

## 3 වැනි පරිවිශේදය

# ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්

### 3.1 සමස්ත නිරක්ෂණ

ඤළ ආර්ථික වර්ධනයක් ලැගාකරගැනීම සඳහා ග්‍රී සහ ජනතාවගේ ජ්‍වන තත්ත්වය උසස් කිරීම උදෙසා පූජ්‍ය උපය යටිතල පහසුකම් ජාලයක් අවශ්‍ය බැවින් දැඩි මූල්‍ය දුෂ්කරතා හමුවේ වුවද, රජය 2009 දී යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කළේය. සමස්ත රටෙහිම ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නිෂ්පාදන දාරිතාව පූජ්‍ය කිරීම, ආර්ථික කාර්යාල්‍යමතාවය ඉහළ නැංවීම, එලඟිතාව වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වන අතර එය ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීමට ද හේතුවේ. තුනන දැනුම මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැවීම උදෙසා පූර්ව අවශ්‍යතාවක් වන ගක්තිමත් මානව ප්‍රාග්ධනයක් ගොඩනැවීමෙහි ලා සමාජ යටිතල පහසුකම් අත්‍යවශ්‍ය වේ.

රජයේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන, රටේ මැදිකාලින ප්‍රතිපත්ති දිගාව යටතේ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය පදනම සපයයි. 2009 දී, ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රධාන වශයෙන් මාර්ග, බලකෙක්තිය, ජලසම්පාදනය සහ සනීපාරක්ෂාව, වරාය සහ ගුවන් සේවා, ප්‍රවාහනය සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැඩි අවධානයක් ගොමුකරන ලදී. දක්ෂීණ අධිවේදී මාර්ගය, කොළඹ-නුවර අධිවේදී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය, නොරෝවලෝලේ තාප විදුලි බලාගාරය, කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය

සහ හමුබන්තොට වරාය ව්‍යාපෘතිය වැනි ජාතික මට්ටමේ ව්‍යාපෘති මෙයට අයත් වේ. 2009 වසර තුළ කොළඹ සහ කොළඹට ආසන්න නගරවල ගුවන් පාලම් කිහිපයක් විවෘත කරන ලදී. තුළින ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයක් උදෙසා ‘මග නැගුම’ සහ ‘ගම නැගුම’ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී.

දෙක තුනකට ආසන්න කාලයක් පුරා පැවති අභ්‍යන්තර ගැටුම 2009 මැයි මස නිමාවට පත්වීම සහ උතුරු සහ නැගෙනහිර පළාත් රටේ අනෙකුත් ප්‍රදේශ සමග ඒකාබද්ධවීමන් සමග එම පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇත. රුපියල් බිලියන 197 ක ඇස්තමේන්තුගත වියදමක් සහිත නැගෙනහිර නවෝදය වැඩසටහන සහ ඇස්තමේන්තුගත පිටිවැය රුපියල් බිලියන 295 ක් වන උතුරු වසන්තය වැඩසටහන මගින් මහා මාර්ග, පාලම්, දුම්රිය මාර්ග, ප්‍රවාහන සේවා, විදුලි සම්පූෂ්ණ රිහැන්, ජල සම්පාදන සහ සනීපාරක්ෂක පහසුකම්, නිවාස පහසුකම් සහ විදුලි සංදේශ සේවා සංවර්ධනය සහ ප්‍රනරුත්පාපනය කිරීම කඩිනම් කර ඇත.

රජය විසින් රටේ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ප්‍රාග්ධනීය වන අතර, අපේක්ෂිත ඉහළ ආර්ථික වර්ධනය කර ගමන් කිරීමේ දී ආර්ථිකමය යටිතල පහසුකම් සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටුලු කඩිනම් විසඳීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ මූලික යටිතල පහසුකම් සපයනු ලබන රාජ්‍ය ව්‍යවසායන්

බොහෝමයක් රාජ්‍ය ඒකාධිකාරයන් ලෙස ක්‍රියාත්මක වන අතර, ඒවායේ මෙහෙයුම් කටයුතු ප්‍රශ්නස්ථ මට්ටමට පහැලින් පවතී. මෙම ආයතන බොහෝමයක් විසින් සපයනු ලබන සේවාවන් අපේක්ෂිත මට්ටමට වඩා පහැලින් පවතින අතර, ඒවා වාණිජයමය ගක්ෂතාවයක්න් යුත් ආයතන ලෙස ක්‍රියාත්මක වනවාට වඩා රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ආයතන බවට පත්වී ඇතේ. මෙම ආයතනවල කටයුතු අයවැය හා මූල්‍ය අංශය කෙරෙහි අයහපත් බලපෑම් ඇතිකරමින්, රටේ සාර්ව ආර්ථික ස්ථාපිතාවය කෙරෙහි පිඩිනයක් ඇති කරයි. එබැවින්, විදුලිබලය, බණිජ තෙල්, මගි ප්‍රවාහනය, ගුවන් ප්‍රවාහනය, තැපැල් සේවා සහ ජල සැපයුම් යන අංශ සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට කටයුතු කළයුතු වේ. මේ සඳහා කළයුතුව ඇත්තේ මෙම ආයතන අඛණ්ඩව රාජ්‍ය අයවැය මත රඳු පවතිනවාට වඩා, මූල්‍යමය වශයෙන් ගක්තිමත් ආයතන බවට පත් කිරීමයි. මේ අනුව, මෙම ආයතන සේවාවන් සැපයීමේ දී ගුණාත්මක සේවා සපයන ආයතන බවට පරිවර්තනය කළ යුතු අතර, පිරිවැය ආවරණය වන අයුරින් සේවාවන් සැපයීම සහ පිරිවැය කාර්යක්ෂම නිෂ්පාදන සහ සේවා සැපයීම් උපතුම ක්‍රියාත්මක කිරීම ද වැළගත් වේ.

උගත් සහ එලදායී මුළු බලකායක් සහිත සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා සමාජ යටිතල පහසුකම් සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින් රජය 2009 දී සමාජ යටිතල පහසුකම් වැඩිහිටුණු කිරීම සඳහා අඩංගු පරිග්‍රූහයක් දැරිය. ලදරු මරණ අනුපාතිකය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය සඳහා යොමුවීම, පිරිසිදු පානීය ජල පහසුකම් ලබාගැනීම, දිරිදුනා දරුණක මෙන්ම ස්ථීරපුරුෂ සමානාන්ත්‍රණය වැනි සමාජ දරුණක මින් පෙන්නුම් කරන පරිදි ශ්‍රී ලංකාව ඉහළ මට්ටමක සමාජ සංවර්ධනයක් ලැගාකරගෙන ඇති අතර, සහගු සංවර්ධන අභිමතාර්ථ (MDGs) ලැගාකරගැනීම සඳහා සුදුසුකම් ලබා ඇතේ. කෙසේ වුවද, මෙම ජයග්‍රහණ සාධක කිහිපයක් හේතුවෙන් අහියෝගයට ලක් වී ඇති අතර, එම ගැටුපු විසඳීම සඳහා අභ්‍යන්තර බලධාරීන්ගේ දැඩි හා කඩිනම් අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. බෙංග වැනි බෝචන රෝග නැවත නැවත මතුවීම, බෝ තොවන රෝග ඉහළ මට්ටමක පැවතීම, මන්දපෙෂීෂණය හා සුක්ක්ෂම පෝෂක ගැටුපු සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම සහ සෞඛ්‍ය මූල්‍යනය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ගැටුපු වේ. මේ අතර, ගුම්ක වෙළඳපාළෙහි නැගී එන ඉද්දුමට සරිලන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගණාන්ත්‍රකාභය හෙළ

ନେବେମେ ଅରମ୍ଭିତୁ ଜିନିହାଲା, କ୍ଷାମାନ୍ତି ଜଣ ଦ୍ରଷ୍ଟଙ୍କ ଅଧିଶାପନ  
ଅଂଶ୍ୟନ୍ତ ଗେ ପରଦିନାଯନ୍ତ କିତିପଥକୁ ଚିନ୍ତାବେଳିନ୍ତ ପାପତିନ  
ଏବଂ ପେନୀଯାମ ଜନ୍ମୁତ୍ତିଲାଯକ ହେଲା. ତୃତୀୟ ହା ତୋରତ୍ତର୍  
କାକ୍ଷିତା ଅଧିଶାପନାଯ ଲବାଦେଖିନ୍ତ କ୍ଷାମାନ୍ତି ଅଧିଶାପନାଯ  
ଦ୍ୟୁତି କିରିମ ଜଣିବା ରତ୍ନ ଦୂନାତମନ୍ତ କ୍ଷାରପିକ କ୍ଷିଯାମାରଗ  
ଗେନ ଆଜି ଅନର ପାଶକ୍ରେ ଅନର ପାପତିନ ବିଶମନାଵ୍ୟ ଅପାମ  
କିରିମ ଜଣିବା ତବଦ୍ୟରତନ୍ତ ମେମ କ୍ଷିଯାମାରଗ ଜକ୍ତିମନ୍ତ କିରିମ  
ଅପାମ ହେଲା. ଦୂନାତ ପାପତିନ ବିଶିଳ ବିଦ୍ୟାଲ ଅଧିଶାପନାହେଁ ଦ,  
ଦୂନାତମନ୍ତକହାଵ୍ୟ ଦ୍ୟୁତି କଲାପନ୍ତ ବନ ଅନର ବିଶିଳିଦ୍ୟାଲ  
ଅଧିଶାପନାଯ ଜଣିବା ପାପନ ଅପାମରାଵନ୍ତ ବୈଚି କିରିମ ଜଣ  
ଦ୍ରଷ୍ଟଙ୍କ ଅଧିଶାପନ ଅଂଶ୍ୟ ଜଣିବା ପେନ୍ଦ୍ରାଗଲିକ ଅଂଶ୍ୟରେ  
ଜଣିବାକୁ କାହିଁବାକୁ ପରିଷରଯକୁ ନିରମାଣଯ କିରିମ କେରହି  
ବୈଚି ଅପାମାନାଯକୁ ଯୋମ୍ବ କାଳ ଘନାବେ.

### 3.1 සංඛ්‍යා සටහන

යටිනුර පහසුකම් සඳහා වි රුප්ස ආයෝජන

| වර්ෂය    | ආර්ථික සේවා |              | සමාජ සේවා  |              | එකතුව      |              |
|----------|-------------|--------------|------------|--------------|------------|--------------|
|          | රු. ඩීලියන  | ද.ලද්ධි.ණ(ඥ) | රු. ඩීලියන | ද.ලද්ධි.ණ(ඥ) | රු. ඩීලියන | ද.ලද්ධි.ණ(ඥ) |
| 2000     | 54.7        | 4.4          | 16.5       | 1.3          | 71.1       | 5.7          |
| 2001     | 54.9        | 3.9          | 14.6       | 1.0          | 69.5       | 4.9          |
| 2002     | 51.7        | 3.4          | 15.7       | 1.0          | 67.4       | 4.3          |
| 2003     | 58.7        | 3.2          | 19.2       | 1.1          | 77.9       | 4.3          |
| 2004     | 61.3        | 2.9          | 29.0       | 1.4          | 90.3       | 4.3          |
| 2005     | 77.5        | 3.2          | 60.4(ඣ)    | 2.5          | 137.9      | 5.6          |
| 2006     | 106.8       | 3.6          | 48.4       | 1.6          | 155.2      | 5.3          |
| 2007     | 141.2       | 3.9          | 55.0       | 1.5          | 196.2      | 5.5          |
| 2008     | 168.9       | 3.8          | 60.2       | 1.4          | 229.1      | 5.2          |
| 2009(ජ්) | 256.4       | 5.8          | 53.9       | 1.2          | 310.3      | 7.0          |

(අ) 2003 වර්ෂයේ සිට, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත

**මුලයන්: මුදල් හා කුමසම්පාදන  
අමාත්‍යාංශය**

(ଅ) କ୍ଷୁଣ୍ଣାମି ଉପରେଣ୍ୟ ଆଶ୍ରିତ ଛାଇକିରିମି ଜାଦୁହା ଓ ଆଗେନା ଲିଙ୍ଗମି ଏ ଦ୍ୱାରାଲାଭ ଯାଏନ୍ତି ଯାଏନ୍ତି ଯାଏନ୍ତି

ශ්‍රී ලංකා මහ බැංකුව

ହଳ୍ବନ୍ଦୀରତ୍ନ ଯେତିଲା ପଲଜ୍ଜୁକମି ଲିଖାପଣନ୍ତି ଚନ୍ଦ୍ରହା ରାତ୍ରୀ-  
ପୋଣ୍ଡଗଲିକ ହଵିଲ୍ଟର୍କାରୀରେତ୍ତିଲା ଦେରେଯାମେତ୍ତ କିରିମେଦି.  
ଯେତିଲା ପଲଜ୍ଜୁକମି ଲିଖାପଣନ୍ତି ଚନ୍ଦ୍ରହା ପୋଣ୍ଡଗଲିକ ଅଂଶରେ  
ଆଯୋଜନ ଆକର୍ଷଣ୍ୟ କରାନ୍ତିମିଳ ପୋଣ୍ଡଗଲିକ ଅଂଶ  
ଚନ୍ଦ୍ରହାରେ କରାନ୍ତି ହୈଛି ଲିଖାପଣନ୍ତି ମନ୍ଦିର ହଳ୍ବନ୍ଦୀରତ୍ନିମି  
ଅବଶ୍ୟକ ଏହା ଅନର ଯେତିଲା ପଲଜ୍ଜୁକମି ସ୍ଵାପନ୍ତିମି ଚନ୍ଦ୍ରହା  
ପୋଣ୍ଡଗଲିକ ଅଂଶର କ୍ରିୟାକାରୀରେ କଥ୍ଯାନ୍ତିରେ କଲ ହୈଛି  
ତିନିକର ପଲଜ୍ଜୁକମିକୁ ସ୍ଵାପନ୍ତିମି ଏ ଅବଶ୍ୟକ ଏହି.


**3.2 ආර්ථික යටිනල පහසුකම් සිලුබඳ ප්‍රතිපත්ති, ආයතනික රාමුව සහ ක්‍රියාකාරක්වය**

පණිවුඩ භූවමාරු සේවා

2009 වර්ෂය තුළදී, විදුලි සංදේශ අංශය සැලකිය යුතු වර්ධනයක් පෙන්වුම් කළේය. 2008 වර්ෂය සමග සැපැදිමේදී 2009 දී මුළු ග්‍රාහක ප්‍රමාණය මිලයන 17.4 ක් දක්වා සියයට 19.6 කින් වර්ධනය වූ අතර, ජ්‍යෙෂ්ඨ දුරකථන සංඛ්‍යාව මිලයන 13.9 ක් දක්වා සියයට 25.9 ක වර්ධනයක් ද, සේපාවර දුරකථන සංඛ්‍යාව මිලයන 3.4 ක් දක්වා සියයට 0.5 ක අඩුවීමක් ද වාර්තා කළේය. ආවරණ ජාලය පුළුල් කිරීම සහ ජ්‍යෙෂ්ඨ දුරකථන සේවා සැපැදුම්කරුවන් විසින් වැඩිපූරණ කරන ලද සහ එකතු කළ වට්නාකම් සහිත සේවාවන් කරමාන්තයේ දැඩි තරගකින්ට වය නිසා සාපේක්ෂව අඩු මිල ගණන් යටතේ හඳුන්වා දීමේ ප්‍රතිශ්ලයක් ලෙස, පැවති සේපාවර දුරකථන සම්බන්ධතා විසින්දී කර ජ්‍යෙෂ්ඨ දුරකථන සේවාවලට මාරුවීම, වර්ෂය තුළදී මුළු සේපාවර දුරකථන සම්බන්ධතාවයන්හි සාණාත්මක වර්ධනයක් වාර්තා කිරීමට හේතු විය. එකතු කළ වට්නාකම් සහිත නව සේවාවන්, තාක්ෂණික දියුණුව හා දුරකථන ගාස්තු සහ සම්බන්ධතා ගාස්තු පහළයාම, ජ්‍යෙෂ්ඨ දුරකථන සම්බන්ධතාවල ඉහළ වර්ධනය සඳහා හේතු විය. අඩු පිරිවැය, ඉතා වෙළවත් දත්ත සම්ප්‍රේෂණය සහ පුද්ගලයන්ගේ රැවිකත්වයට ගැලපෙන පරිදි ජ්‍යෙෂ්ඨ දුරකථනයට සම්බන්ධ විවිධ උපකරණ මතාව කළමනාකරණය කිරීමේ හැකියාව යන ලක්ෂණ වලින් සමන්විත 4 වන පරම්පරාවේ තාක්ෂණය හඳුන්වාදීම ජ්‍යෙෂ්ඨ දුරකථනවල අනාගත වර්ධනය සඳහා බලපානු ඇතේ. ජ්‍යෙෂ්ඨ දුරකථන සම්බන්ධතා ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළයාම, ජ්‍යෙෂ්ඨ දුරකථනවල ව්‍යාප්තිය (ජ්‍යෙෂ්ඨ දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස) 2008 දී සියයට 54.8 සිට 2009 දී සියයට 68.2 ක් දක්වා වර්ධනය වීමට හේතු විය. මෙම වර්ධනයන් සමග ජ්‍යෙෂ්ඨ දුරකථන ඇතුළුව දුරකථන සාණාත්වය (පුද්ගලයන් සියයකට ඇති දුරකථන

### 3.1 ରେପ୍ରେସନ୍ କାର୍ଯ୍ୟାନୁଷ୍ଠାନ

Digitized by srujanika@gmail.com



සංඛ්‍යාව) 2008 දී සියලු 71.9 සිට 2009 දී සියලුව  
85 ක් දක්වා ඉහළ ගියේය. 2009 අවසානය වන  
විට විදුලි සංදේශ අංශය, ස්ථාවර දුරකථන  
සැපයුම්කරුවන් හතර දෙනෙකුගෙන්, ජ්‍යෙගම දුරකථන  
සේවා සැපයුම්කරුවන් පස්දෙනෙකුගෙන්, බාහිර  
පිවිසුම් සේවා සැපයුම්කරුවන් තිස්තුන් දෙනෙකුගෙන්

### 3.2 සංඛ්‍යා සටහන

විදුලි සංදේශ සහ තැපෑල් සේවා

(ආ) තාවකා

(ஆ) 2009 දී රෝගීන් සංඛීත සමඟ දුරකථන ප්‍රාගකළින් ජාලම දුරකථනවලට මාරුවේ තිසු රෝගීන් සංඛීත ප්‍රාගකළින් සංඛීතව ඇවිචිය.

මුලයන්: ශ්‍රී ලංකා විදුලි සංදේශ  
නියාමන කොමිසම  
තැපැල් දෙපාර්තමේන්තුව

හා අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් විසිනේ නෙකුගෙන් ද වශයෙන් විවිධ දුරකථන සේවා සපයන්නන්ගෙන් සමන්වීත වූ අතර, එය කර්මාන්තය තුළ වඩාත් තරගකාරී ස්වරුපයක් ඇතිවිමට හේතු විය.

විදුලි සංදේශ කර්මාන්තය සම්බන්ධයෙන් පවතින එලඟී නියාමනයන්, රටේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සංවර්ධන අරමුණු ඉවුකර ගැනීමෙහිලා ප්‍රධාන කාර්යාලයක් බු කරයි. නියාමනයන් මගින්, සාධාරණ මිල ගණන් තීරණය කිරීම මෙන්ම සියලුම සේවා සපයන්නන්ට සම තන්ත්වයෙන් ක්‍රියාත්මක විය හැකි තරගකාරීවයක් තහවුරු කළ යුතු වේ. එබැවින්, විදුලි සංදේශ කර්මාන්තයේ වෙශයෙන් වෙනස්වන නව සංවර්ධනයන් සඳහා ඉඩ සැලසෙන ආකාරයෙන් නියාමන රාමුව ගක්තිමත කිරීම වැදගත් වේ. එසේ කිරීමේ දී, තාක්ෂණය වෙනස්වීමේ සහ කර්මාන්තයේ අවශ්‍යතාවයන් සඳහා ඉඩ සැලසීමට, බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය සංයෝධනය කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමර්ග ගැනීම වැදගත් වේ. අනුකූලතාවන් නියාමනය සඳහා එලඟී අධික්ෂණ යාන්ත්‍රණයක් තොපැවතීම ද විදුලි සංදේශ කර්මාන්තයේ එලඟී නියාමනය සහතික කිරීමේ දී සැලකියුතු කරුණකි.

2009 දී තැපැල් සේවාවේ මිගු ක්‍රියාකාරීත්වයක් වාර්තා විය. තැපැල් සේවාව, ප්‍රධාන තැපැල් කාර්යාල 643 ක්, උප තැපැල් කාර්යාල 3,411 ක්, නියෝජිත තැපැල් කාර්යාල 463 ක්, ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 156 ක් හා වතු නියෝජිත තැපැල් කාර්යාල සංඛ්‍යාව 65 ක් ලෙස තැපැල් කාර්යාල 4,738 කින් සමන්වීත වේ. එක් තැපැල් කාර්යාලයකින් සේවාව ලබන පුද්ගලයන්ගේ සාමාන්‍ය 2008 දී 4,311 ක් වූ අතර 2009 දී ද එය එලෙසින්ම පැවතුණි. ඇතුම් බැංකු පහසුකම් සැපයීම, රක්ෂණ සේවා සැපයීම හා තැපැල් කාර්යාල හරහා පෙර ගෙවුම් දුරකථන කාච්පත් විකිණීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් 2007 දී ආරම්භ කරන ලද වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. කෙසේ වුවද, මහජනතාව තවදුරටත් මූලික වශයෙන් තැපැල් සේවාවන් සඳහා තැපැල් කාර්යාල හා විතා කරයි. එබැවින් තැපැල් කාර්යාල විසින් සපයනු ලබන නව එකතු කළ වටිනාකම් සහිත සේවාවන් පිළිබඳව මහජනතාවගේ දැනුවත්තාවය වැඩි කිරීම අවශ්‍ය වන අතර, තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායික සේවා සපයන්නෙකුට වඩා නව එකතු කළ වටිනාකම් සහිත සේවා සපයන්නෙකු බවට පත් කිරීම වැදගත් වේ.

2009 වසරදී ද තැපැල් දෙපාර්තමේන්තුව තවදුරටත් මෙහෙයුම් අලාභ වාර්තා කළේය. 2009 දී

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභය රැඹියල් මිලියන 2,472 ක් ලෙස ඉහළ මට්ටමක පැවතිනි. 2009 දී තැපැල් දෙපාර්තමේන්තුවේ ආභයම රැඹියල් මිලියන 4,638 ක් දක්වා ආන්තිකව වර්ධනය වූ අතර එහි මෙහෙයුම් වියදම සියයට 5.6 කින් වැඩි විය. තැපැල් දෙපාර්තමේන්තුව රජයේ අයවැය මත යැපිමතින් තොරව ආභයම උත්පාදනය කළහැකි ව්‍යාපාරික අංශ කෙරෙහි යොමුවීම මගින් ස්වයං මූල්‍යනය මත ක්‍රියාත්මක වන ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා කුමෝපායයන් සැකසීම අවශ්‍ය වේ.

### බලශක්තිය

ලෝක මූල්‍ය අර්බුදය සහ ඉන්පසුව ඇතිවූ ආරථික අවපාතය, 2009 දී ලෝක බලශක්ති වෙළඳපොල කෙරෙහි දැඩි බලපැලක් ඇති කිරීමට හේතු විය. 2008 ජූලි මාසයේ දී ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් බැරලයක මිල එහි උපරිමය වූ එ.ජ.ඩොලර් 146 සිට 2008 දෙසැම්බර් මාසය වන විට එ.ජ.ඩොලර් 34 දක්වා අඛණ්ඩව පහළ ගියේය. 2009 දී, තෙල් මිල ගණන්වල ක්‍රමානුකූල ඉහළ යාමක් වාර්තා වූ අතර, දෙසැම්බර් මාසය වන විට තෙල් බැරලයක මිල එ.ජ.ඩොලර් 75 ක් විය. 2008 වසරදී එ.ජ.ඩොලර් 97 ක් වූ තෙල් (බෙන්ට්) බැරලයක වාර්ෂික සාමාන්‍ය මිලට සාපේක්ෂව 2009 දී තෙල් (බෙන්ට්) බැරලයක වාර්ෂික සාමාන්‍ය මිල එ.ජ.ඩොලර් 62 ක් ලෙස වාර්තා විය. 2008 වසරදී දී එ.ජ.ඩොලර් 97 ක් වැනි ඉහළ අයයක් ගත් ලං.ඩ.නී.සං. විසින් ආනයනය කරන ලද බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල (මි.ර.ගැ.) එ.ජ.ඩොලර් 64 දක්වා සියයට 34 කින් පහත වැටුණි. 2009 අවසානය වන විට ලෝක වෙළඳපොලේ තෙල් මිල ගණන් ක්‍රමයෙන් ඉහළයාම මගින් අනාගත තෙල් මිල කම්පනයන්ට මූහුණ දීම සඳහා ප්‍රතරජනනීය බලශක්තිය සහ බලශක්ති සංරක්ෂණ ක්‍රම ඇතුළුව විකල්ප බලශක්ති මූලාශ්‍ර හඳුනාගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

### විදුලිබලය

කර්මාන්ත අංශයේ වර්ධනය අඩු වීමත් සමග, 2009 දී විදුලිබලය සඳහා ඇති ඉල්ලුම අඩුවිය. 2009 දී සමස්ත විදුලිබල උත්පාදනය ගි.වො.පැය 9,882 ක් දක්වා සියයට 0.2 කින් පහළ ගියේය. වසරදී මූල්‍ය මාස කීපය තුළ ජල පෝෂක ප්‍රදේශ ආස්ථිත පැවතී දැඩි නියගය හේතුවෙන් ජල විදුලිබල උත්පාදනය ගි.වො.පැය 3,884 ක් දක්වා සියයට 5.9 කින් සැලකිය යුතු පරිදි පහළ ගියේය. තාප බලය විශාල වශයෙන් විදුලි බල උත්පාදනය සඳහා

යොලුගැනීමත් සමග තාප විදුලි බල උත්පාදනය ගි.වො.පැය 5,975 ක් දක්වා සියලු 3.7 කින් ඉහළ ගියේය. මුළු විදුලි බල උත්පාදනයේ ප්‍රතිතත්වයක් ලෙස 2008 දී සියලු 15 ක් වූ පද්ධති අලාභය 2009 දී සියලු 14.6 ක් දක්වා ඇඩු විය. 2009 වසරේ සමස්ත විදුලිබල උත්පාදනයන්, ලංකා විදුලිබල මණ්ඩලය (ල.ව.ම.) සියලු 55 ක් නිපදවූ අතර, 2008 වසරේ දී එම කොටස සියලු 58 ක් විය. සමස්ත විදුලිබල උත්පාදනයන්, පෙළුද්ගලික බලකක්ති නිපදවන්නන්ගේ ප්‍රයත්ත්වය සියලු 44 ක් විය.

සමඟ්ත විදුලිබල උත්පාදනයෙන් පද්ධති අලාභය ඉවත් කළ විට ලැබෙන විදුලිබල අගලවිය, 2009 දී ගි.වො.පැය 8,441 ක් දක්වා සියයට 0.3 කින් ආන්තික ලෙස වැඩි විය. 2008 දී විදුලිබල ගස්තු ඉහළයාම සහ ආර්ථිකයේ බලශක්ති තීව්තාවය අඩු අංගවල ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක පැවතීම හේතුකොටගෙන මැත වර්ෂවලදී විදුලිබල ඉල්ලුමේ වර්ධනය පහළ වැටි


### **3.3 සංඛ්‍යා සටහන**

## විද්‍යාල අංශයේ කියාකාරීත්වය

| යිරිභය  | වර්තන අනුපාතය % |         |       |         |
|---|-----------------|---------|-------|---------|
|   | 2008            | 2009(€) | 2008  | 2009(€) |
| සේවා පින ඩාරකාට (මෙගලටොටි)                          | 2,645           | 2,683   | 8.2   | 1.4     |
| ඡල විදුලිබලය  | 1,345           | 1,379   | 1.6   | 2.5     |
| භාප බලය (අං)  | 1,285           | 1,290   | 15.2  | 0.4     |
| පූල්  | 3               | 3       | 0.0   | 0.0     |
| වෙනත්   | 12              | 12      | 450.0 | 0.0     |
| ජනනය කළ ඒකක (ගිගලටි පැය)                            | 9,901           | 9,882   | 0.9   | -0.2    |
| ඡල විදුලිබලය  | 4,128           | 3,884   | 4.6   | -5.9    |
| භාප බලය (අං)  | 5,763           | 5,975   | -1.7  | 3.7     |
| පූල්  | 3               | 3       | 50.0  | 0.0     |
| වෙනත්   | 6               | 20      | 500.0 | 233.3   |
| මුළු අඛලවිය (ල.වී.ම.) (ගිගලටි පැය)                  | 8,417           | 8,441   | 1.7   | 0.3     |
| ගාහන්ස සහ ආගමික                                     | 2,799           | 2,927   | 1.0   | 4.6     |
| කර්මාන්ත  | 2,678           | 2,518   | 1.9   | -6.0    |
| පෙළු දේප්ලා සහ හෝටල්                                | 1,703           | 1,768   | 4.7   | 3.8     |
| උ.වී. සමාගම (LECO)                                  | 1,130           | 1,120   | -1.2  | -0.9    |
| විදි ආචලක් කිරීම                                    | 108             | 108     | 0.0   | 0.0     |
| ල.වී. සමාගමේ විදුලි අඛලවිය සංපූර්ණය<br>(ගිගලටි පැය) | 1,071           | 1,054   | -2.6  | -1.5    |
| ගාහන්ස සහ ආගමික                                     | 480             | 486     | -3.8  | 1.3     |
| කර්මාන්ත  | 237             | 208     | -11.2 | -12.2   |
| පෙළු දේප්ලා සහ හෝටල්                                | 327             | 332     | 7.9   | 1.5     |
| විදි ආචලක් කිරීම                                    | 27              | 28      | 0.0   | 3.7     |
| ල.වී. සමාගම විදුලිවල පදනම් පාඨුව (%)                | 15.0            | 14.6    | -4.3  | -2.6    |
| පරිගණකිකයා සංඛ්‍යාව ('000) (අං)                     | 4,546           | 4,726   | 5.5   | 4.0     |
| දැන්, ගාහන්ස සහ ආගමික                               | 4,026           | 4,190   | 5.6   | 4.1     |
| ක්‍රේමික  | 44              | 46      | 7.3   | 4.5     |
| පෙළු දේප්ලා හා හෝටල්                                | 473             | 486     | 5.1   | 2.7     |

(அ) நாவ்காலி  
 (ஆ) பொட்டுக்கிளி அங்கெண் தில்கிண  
     இல்லோய ட ஆலூன் ய.  
 (இ) சி. ஃ. காமா வீடு (பூத்துக்கிளி) ஈமாகல்  
     பாரிசேபிக்கெண் ட ஆலூன் பிர்ரய  
     வினாக்களைத்

**මූලයන්:** ලංකා විදුලිබල මණ්ඩලය  
සීමාසහිත ලංකා විදුලි  
(පද්ගලික) සමාගම



ඇතේ. 2009 දී ගෘහස්ථී, පොදු කටයුතු හා හෝටල් යන අංශයන්හි විදුලිබල පරිභෝගිතය පිළිවෙළින් සියලුම 4.6 කින් හා සියලුම 3.8 කින් වර්ධනය වූ අතර, කර්මාන්ත අංශයේ විදුලිබල පරිභෝගිතය සියලුම 6 කින් පහළ ගියේය.

2009 දි ද ලං.වී.මයේ මූල්‍ය තත්ත්වය දුර්වල මට්ටමක පැවැතිනා. 2008 දි රුපියල් බිලියන 33.3 ක් වූ ලං.වී.ම.යේ මෙහෙයුම් අලාභය 2009 දි රුපියල් බිලියන 7.4 ක් විය. අධික පිරිවැයක් සහිත තාප විදුලිබල උත්පාදනය මත වූ දැඩි රැඳියාව, ලං.වී.ම.යේ මූල්‍ය ප්‍රවාහය කෙරෙහි අයභපත් ලෙස බලපෑවේය. 2009 දි මුළු විදුලිබල ඉල්ලුමෙන් සියයට 60 ක් පමණ තාප විදුලිබල උත්පාදනයෙන් සපුරා ගන්නා ලදී. කෙසේ ව්‍යවදී, බනිජ තෙල් මිල ගණන් සාපේක්ෂව පහළ මට්ටමක පැවැතීම සහ දැවිතෙල් සහන මිලකට ලබාදීම හේතුවෙන්, ලං.වී.ම.යේ ඉන්ධන සඳහා වූ වියදම රුපියල් බිලියන 25.1 ක් දක්වා සියයට 29.3 කින් පහළ ගියේය. 2009 දි විදුලිබල ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 6.57 ක සාමාන්‍ය පිරිවැයක් දැරීමට ලං.වී.ම. ට සිදු විය. 2009 දි පෙළුද්ගලික අංශයෙන් විදුලිය ඒකකයක් මිලදී ගැනීමේ දී දැරීමට සිදුවූ සාමාන්‍ය පිරිවැය රුපියල් 13.81 ක් විය. කෙසේ ව්‍යවදී, ජාත්‍යන්තර වෙළඳපොලෙහි බනිජ තෙල් මිල ගණන් සාපේක්ෂව අඩු මට්ටමක පැවැතීම, දැනටමත් දුර්වල මට්ටමක පවතින ලං.වී.ම.යේ මූල්‍ය තත්ත්වය මත ඇති වන පිඩිනය අඩු කිරීමට හේතු විය. කෙසේ ව්‍යවදී, තාප විදුලිබල උත්පාදනය ඉහළ යාම, කර්මාන්ත සහ හේටල් අංශය සඳහා පනවා තිබූ ඉන්ධන ගැපුම් ගාස්තුව ඉවත් කිරීම, අඩු ආදායම්ලාභී කුවුම්හ සඳහා තවදුරටත් සහන ලබාදීමේ පරමුණෙන්

විදුලි ගාස්තු ව්‍යුහය වෙනස් කිරීම, ල.ව.ම. මූල්‍ය තත්ත්වය කෙරෙහි අනිතකර ලෙස බලපෑමේය. ලෝක ආර්ථික පසුබැම හේතුවෙන් හෝටල් සහ කර්මාන්ත අංශය මූලුණ දුන් අපහසුතා සලකා බලා 2009 ජනවාරි මස සිට රජයේ ආර්ථික දිරි ගැන්වීමේ යෝජනා මාලාව යටතේ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කරන ලදී. තවද මසකට විදුලිබල ඒකක 90 කට අඩුවෙන් පරිහේතනය කරනු ලබන ගාහ ඒකක සඳහා මසකට රුපියල් 30 ක වට්ටමක් ලබාදෙන ලදී. දැව් තෙල් සඳහා ලබාදුන් සහනාධාරය සහ ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි බහිජ තෙල් මිල ගණන් සාපේශක්ෂව අඩු මට්ටමක පැවැතීම පෙන්වුම් කරමින්, 2008 දී රුපියල් 15.37 ක් වූ විදුලි ඒකකයක සාමාන්‍ය පිරිවැය 2009 දී රුපියල් 12.55 ක් දක්වා අඩු වී ඇත. කුවුම්හ වෙත ලබාදුන් සහනාධාරය සහ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කිරීම හේතුවෙන්, 2008 දී රුපියල් 13.22 ක් වූ විදුලි ඒකකයක සාමාන්‍ය ගාස්තුව 2009 දී රුපියල් 13.11 ක් දක්වා පහත වැටුණි. 2009 දී ල.ව.ම. විසින් වාණිජ බැංකුවලින් ලබාගත්තා ලද කෙටිකාලීන ණය, ල.ඩ.නී.සං.ට සහ පොද්ගලික අංශයෙන් විදුලිබලය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු හිග ගෙවීම ප්‍රමාණය රුපියල් බිලියන 71.6 ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. 2009 අවසානය වන විට, ල.ව.ම.යේ දැඟකාලීන සමුළුවිත නිය ප්‍රමාණය රුපියල් බිලියන 93.8 ක් විය.

අඛණ්ඩව දුර්වල මට්ටමක පවතින ල.ව.ම. යේ මූල්‍ය තත්ත්වය, රටේ සාර්ථක ආර්ථික කළමනාකරණය මත පිබනයක් ඇති කරයි. ල.ව.ම. මගින් ල.ඩ.නී.සං.ට ගෙවිය යුතුව පවතින හිග ගෙවීම නිසා ල.ඩ.නී.සං. ට බැංකු අංශය මගින් සැලකිය යුතු නිය ප්‍රමාණයක් ලබාගත්තා මගින් සිදු වි තිබේ. ඒ හේතුවෙන් පොද්ගලික අංශයට බැංකුවලින් ලබාගත හැකි නිය ප්‍රමාණය අඩුවන අතර, එමගින් වෙළෙඳපොල පොලී අනුපාතික කෙරෙහි ද බලපෑමක් ඇති කරයි. මෙමගින්, ල.ව.ම. යේ පවතින මූල්‍ය ප්‍රශ්නය විසින්ම සඳහා කෙශිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ කරයි. සැලසුම්කර ඇති පරිදි, අඩු පිරිවැය විදුලිබල උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, තාත්වික හා නමුදිලි මිල කිරීම ප්‍රතින්තියක් ක්‍රියාත්මක කිරීම, වඩාත් පිරිවැය කාර්යක්ෂම වන ආකාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා පොද්ගලික විදුලිය සපයන්නන් සමග එළඹි ඇති විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම සාකච්ඡා කොට නැවත සකස් කිරීම සහ ඉහළ පිරිවැයක් සහිත තාප විදුලි බලාගාර ස්වභාවික ද්‍රව වායුව වැනි අඩු පිරිවැය සහිත තාප විදුලි බලාගාර ස්වභාවික ද්‍රව වායුව වැනි අඩු පිරිවැය සහිත ඉන්ධන මගින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි

යළි සැකසීමට ඇති හැකියාව සොයාබැඳීම යනාදිය ල.ව.ම.යේ මූල්‍ය තත්ත්වය කෙටිකාලීනව හා මැදි කාලීනව වර්ධනය කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ලෙස සැලකිය හැක.

විදුලිබල අංශ ආර්ථිකයේ ගක්තිමත් හා මූල්‍ය ගක්තිමත් හාවයකින් යුත් අංශයක් බවට පත්කිරීම අත්‍යවශ්‍ය වේ. දැනටමත් භදුනාගෙන ඇති පරිදි ජල විදුලිබල උත්පාදනය, තාප විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙඳාහැම වැනි මූලික මෙහෙයුම් අංශ සඳහා විශේෂීත ලාභ මධ්‍යස්ථාන/ශ්‍රීකාන්ත හඳුන්වා දීම ල.ව.ම.යේ ගේ සේ පත්‍රය ගක්තිමත් කිරීම සඳහා උපකාරී වේ. ලාභ මධ්‍යස්ථාන සංක්ලේෂණ එලභයිනාව ඉහළ නැංවීමට, උපරිම කාර්යක්ෂමතාවය ලාභ මධ්‍යස්ථාන විනිවේදනය වේ. ල.ව.ම.යේ සේ පත්‍රය ගක්තිමත් වීමත් සමග ල.ව.ම.යේ වගකිවයුත්තාවය හා විනිවේදනය දියුණු කිරීම සඳහා එහි අයිතිය ප්‍රජල් කිරීමට ල.ව.ම. යේ කොටස් වලින් කුඩා ප්‍රමාණයක් මහජනතාවට ලබාගත්තා මූල්‍ය සඳහා සලසාදීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත කිරීම පිළිබඳව අභ්‍යල ආයතනවලට සලකා බැලිය හැක. ඒ සමගම මූල්‍ය කළමනාකරණ පද්ධතිය වඩාත්ම සැලකිය වැනි වැඩිදියුණු කිරීම මගින් ල.ව.ම.යේ මූල්‍ය කළමනාකරණ පද්ධතිය ගක්තිමත් කළයුතුය. කාලීන දත්ත ලබාගත්තා මූල්‍ය සැලකීම මගින් ල.ව.ම.යේ ව්‍යාපාර තිරණගැනීමේ හැකියාව වැඩි දියුණු කරගත හැකි වනු ඇත.

බලගක්ති අංශයේ තිරසාරත්ත්වය බොහෝ දුරට රඳුපවතිනුයේ, මැදි කාලීනව අඩු පිරිවැය සහිත බලගක්ති උත්පාදනය වෙත යොමුවීම මතය. 2009 දී විදුලිබල ව්‍යාපෘති කිහිපයක් විවිධ අදියරයන්හි ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. කෙරවලපිටිය ඒකාබද්ධ ව්‍යුහ තාප බලාගාරයේ දෙවන අදියර (මො.වො. 100) අන්හඳු බැලීමේ පදනම යටතේ 2010 මාර්තු මාසයේ දී ජාතික විදුලිබල පද්ධතියට එක්කළ අතර, 2010 මැයි මාසයේදී එමගින් මො.වො. 300 ක බාරිතාවක් ස්ථීර ලෙස ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇත. නොරොවිවේලේ ගල් අගරු බලාගාරයේ පළමු අදියර (මො.වො. 300) සහ ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයේ (මො.වො. 150) ඉදිකිරීම කටයුතු 2009 දී සිදුකෙරෙමින් පැවතුණි. මෙම බලාගාර 2011 දී ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය. ල.ව.ම. හා ඉන්දියාවේ ‘සීමාසහිත නැළුමල්

පවත් කම්පැනි' සමග එකාබද්ධව ත්‍රිකූණාමලයේ ඉදිකරන ගල් අගුරු බලාගාරය මගින් තවත් මේ.වො. 500 ක් විදුලිබල පද්ධතියට එක් කිරීමට අප්ස්‍යා කෙරේ. මෙම ව්‍යාපාති ක්‍රියාත්මක කිරීම කිහිපියෙන් මගින්, අයහැත් දේශගුණය හා තෙල් මිල කම්පනායන්ට මූහුණදීම සඳහා ආර්ථිකයේ ඔරෝත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට උපකාරී වනු ඇත. සැලසුම්කරන ලද අඩු පිරිවැය විදුලිබල උත්පාදන ව්‍යාපාති ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවීම මගින් විදුලිබල උත්පාදනය සඳහා බනිජ තෙල් ආනයනය වෙනුවෙන් දැරිය යුතු වියදම ඉහළ යන අතර ඒ මගින් රටේ ගෙවුම් ගෙෂය මත පිහිනයක් ඇති කළ හැක. මේ අතර පද්ධති අලාභය අඩුකිරීම, ප්‍රමාණවත් පරිදි සම්ප්‍රේෂණ හැකියාවන් සපයා දීම, විදුලි සම්ප්‍රේෂණයේ ගුණාත්මකභාවය හා විශ්වසනීයන්වය වැඩිකිරීම සඳහා විදුලිබල සම්ප්‍රේෂණ පද්ධතිය දියුණු කිරීම අරමුණු කරගනීම් සම්ප්‍රේෂණ ව්‍යාපාති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

ග්‍රාමීය ජනතාවට විදුලිබලය ලබාදීම මගින් බොහෝ සමාජ ආර්ථික වාසි අත්පත් කරගත හැකි බැවින් රුපයේ යටිතල පහසුකම් සැපයීමේ වැඩසටහන තුළ ග්‍රාමීය ජනතාවට විදුලිබලය සැපයීමේ ව්‍යාපාති කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. ඒ අනුව, 2009දී ග්‍රාමීය ජනතාවට විදුලිබලය ලබාදීමේ ව්‍යාපාති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. 6 වන ග්‍රාමීය විදුලි බලය ලබාදීමේ ව්‍යාපාතිය සහ ගෙවුම්වලට හාජනය වූ ප්‍රදේශවල විදුලිබල ප්‍රනරුත්පාපන ව්‍යාපාතිය ක්‍රියාත්මක කරන ලදී. උතුරු නැගෙනහිර ප්‍රදේශවල විදුලිබල සම්ප්‍රේෂණය ප්‍රනරුත්පාපන සහ ප්‍රජල් කිරීමේ වැඩකටයුතු මගින් ගෙවුම්වලින් විපතට පත් ගාහ ඒකක 21,000 කට විදුලිය ලබා දී ඇත. තවද 4 වන ග්‍රාමීය විදුලි ව්‍යාපාතිය සහ 8 වන ග්‍රාමීය විදුලි ව්‍යාපාති 2009 දී ලං.වි.ම. විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ව්‍යාපාති වේ.

2009 අප්‍රේල් මාසයේ දී සංශෝධනය කරන ලද, ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලිබල අංශය නියාමනය කිරීම සඳහා මහජන උපයෝගිනා කොමිසම වෙත බලය පවරා ඇත. විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙඩුහැරීම සඳහා ලං.වි.ම.ව බලපත්‍ර 6 ක් ඇතුළුව අයදුම්කරුවන් 50 කට මහජන උපයෝගිනා කොමිසම විසින් බලපත්‍ර තිකුන් කර ඇත. කෙසේ වුවද, නව පනතේ විධිවිධානවලට අනුව කළින් බලපත්‍ර හිමිව තිබූ විශාල වශයෙන් විදුලිබලය සපයනු ලබන පොද්ගේලික විදුලි සැපයුම්කරුවන්ට මෙන්ම විදුලිබලය සුළු වශයෙන් තිපැදුවන්නත්ට ද බලපත්‍ර ලබාගැනීම සඳහා පනතේ වගන්තීන්ට අනුව සුදුසුකම් නොලැබුණු අතර, මවුන්

මේ වන විට වලංගු බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වේ. එබැවින්, මෙම ගැටලුවට පිළියම් වශයෙන් නව පනත සඳහා සංශෝධන කිහිපයක් එක් කිරීමට යෝජනා වේ ඇත.

බලගක්ති සංරක්ෂණයේ හා ප්‍රනරුත්නාතීය බලගක්ති ප්‍රවර්ධනයේ ඇති වැදගත්කම හඳුනාගෙන ති බවේ. බලගක්ති බෙඩුහැරීමේ දී බලගක්ති සුරක්ෂිතභාවය, විශ්වසනීයත්වය හා පිරිවැය කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කිරීමට බලගක්ති ප්‍රවර්ධන අංශ ප්‍රකාශයට පත්කිරීම, බලගක්ති කාර්යක්ෂම මිණුම් ක්‍රියාත්මක කිරීම, බලගක්ති සංරක්ෂණ වැඩසටහන් හඳුන්වාදීම සඳහා සුනිතා බලගක්ති අධිකාරිය වෙත බලය පවරා ඇත. 2015 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් සියයට 10 ක් සාම්ප්‍රදායික නොවන ප්‍රනරුත්නාතීය බලගක්ති ප්‍රහවයන් හරහා ලබාදීම අරමුණු කරගත් ප්‍රනරුත්නාතීය බලගක්ති ප්‍රවර්ධන වැඩසටහන යටතේ, ප්‍රනරුත්නාතීය බලගක්ති ව්‍යාපාති සංවර්ධනය සහයෝගීය ලබාදීම සහ ප්‍රනරුත්නාතීය බලගක්ති සංවර්ධනය කිහිපියෙන් කිරීම සඳහා සම්පත් වෙන්කිරීම වඩා තරකාන්වීන කිරීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරන ලදී. 2005 දී සියයට 26 ක් වූ සංයුත්ත ප්‍රතිඵිෂ්ත බල්බ (CFL) භාවිතය, 2009 දී සියයට 51 දක්වා ඉහළයාම, විදුලිබලය සඳහා පවතින ජාතික ඉල්ලුමේ උපරිමය මේ.වො. 300 කින් පමණ පහළ යාමට හේතු විය. මිට අමතරව, නියාමන මැදිහත්වීම්, බලගක්ති කාර්යක්ෂමතාවය දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ජාතික වශයෙන් දැනුවත් කිරීම වැනි දිගුකාලීන බලගක්ති කළමනාකරණ වැඩසටහන් සුනිතා බලගක්ති අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලදී. ප්‍රනරුත්නාතීය බලගක්ති සංවර්ධනය වෙශ්වත් කිරීම සඳහා මේ.වො. 100 ක බාරිකාවයකින් සුත් සුලංබල උදාහනයක් මන්නාරමේ ද ඒවායු විදුලිබල උත්පාදන ව්‍යාපාතියක් නාරාහේන්පිට ද ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකර ඇත.

### බනිජ තොරු

බොරතෙල් (බෙන්ට්) බැංලයක වාර්ෂික සාමාන්‍ය මිල 2008 දී එ.ජ.බොලර් 97 සිට 2009 දී එ.ජ.බොලර් 62 දක්වා සැලකිය සුත් මට්ටමකින් අඩු විය. ගෝලීය ආර්ථිකයේ පසුබැමත් සමග බනිජ තෙල් සඳහා පැවතීන ජාත්‍යන්තර ඉල්ලුම අඩුවීම, බනිජ තෙල් මිල ගණන් පහළයාමට බලපැළ ප්‍රධානතම හේතුව විය. 2009 ජනවාරි මාසයේ දී බනිජ තෙල් මිල ගණන් පසුගිය වසර තුනක කාලයීමාව තුළ බොරතෙල්


බැරලයක අවම මිල වූ එ.ඡ.ඩොලර් 35 ක් දක්වා පහළ ගිය අතර, ඉන්පසු ක්‍රමයෙන් ඉහළ ගියේය. 2009 වසර තුළ ලං.ඩ.නි.සං. ආනයනය කළ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල පසුගිය වසරට වඩා සියයට 34 ක අඩුවිමක් පෙන්නුම් කරමින් එ.ඡ.ඩොලර් 64 ක් දක්වා පහත වුවුණි.

ජාත්‍යන්තර තෙල් මිල ගණන් වෙනස්වීමට අනුකූලව දේශීය තෙල් මිල ගණන්, අවස්ථා කිපයකදී සංශෝධනය කරන ලදී. 2009 පුරුම භාගයේ දී ක්‍රමයෙන් ඉහළ ගිය තෙල් මිල ගණන් සමඟ 2009 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෙටුල් (මක්වෙන් 90), සියල් හා භුමිතෙල් ලිටරයක මිල ගණන් පිළිවෙළින් රුපියල් 130.00, රුපියල් 73.00 හා රුපියල් 51.00 දක්වා ඉහළ ගියේය. තෙල් මිල ගණන් ඉහළයාමේ බලපෑම අවම කිරීම සඳහා පෙටුල් ලිටරයක් මත රුපියල් 16 ක බඳු නිදහස් කිරීමක් අදියර දෙකින් පෙබරවාරි හා ජුනි මාසවලදී ද විස්‍යල් ලිටරයක් මත රුපියල් 7 බඳු නිදහස් කිරීමත් 2009 ජූනි මාසයේ දී ද ලබාදෙන ලදී. තවද, 2009 දෙසැම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෙටුල් ලිටරයක් මත තවත් රුපියල් 15 ක බඳු නිදහස් කිරීමක් ලබාදෙන ලදී. රජය විසින් අඩු ආදායම්ලාභී කණ්ඩායම් ඉලක්ක කරගනිමින්, සමඟ්ධානීලාභීන්ට අමතර මූල්‍යාධාර සැපයීම තුළින් භුමිතෙල් සහනාධාරය තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී.

2009 දී බනිජ තෙල් නිෂ්පාදනවල පරිහෙළතනය ඉහළ ගියේය. පසුගිය වසර හා සසඳන විට 2009 දී, ලං.ඩ.නි.සං. සහ ලංකා අයි.ඩී.සී. සමාගම මගින් අලෙවි කළ ප්‍රධාන බනිජ තෙල් නිෂ්පාදන ප්‍රමාණය සියයට 7.1 කින් ඉහළ ගියේය. වසර තුළදී දේශීය වෙළෙඳපාලේ පැවැති සාපේක්ෂ අඩු මිල ගණන් හේතුවෙන්, පෙටුල් අලෙවි සියයට 7.3 කින් ඉහළ ගියේය. විදුලිබල

### 3.3 රෘප සටහන

ජාත්‍යන්තර වෙළෙඳපාලේ බොර තොල් (බුණුවේ) මිල  
(මාසික සාමාන්‍ය)



ලත්පාදනය සඳහා ඉල්ලුම ඉහළයාම මූලික කොටගෙන බිසල් අලෙවි සියයට 6.5 කින් වැඩි විය. මෙම කාලයේදී, භුමිතෙල් අලෙවි සියයට 0.7 ක ආන්තික අඩුවිමක් වාර්තා කළේය.

2009 වර්ෂය තුළදී ලං.ඩ.නි.සං.වේ මූල්‍ය තත්ත්වයෙහි ආන්තික වැඩිදියුණු වීමක් වාර්තා විය. 2008 වසරේ රුපියල් බිලියන 14.7 ක් වූ මෙහෙයුම් අලාභය හා සැපයදීමේ දී 2009 දී මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 12.3 ක් විය. ලං.වී.ම. සඳහා සහන මිලක් යටතේ දැව් තෙල් සැපයීම, 2009 වසරේ දී දෙවන හාගයේ දී ජාත්‍යන්තර තෙල් මිල ගණන් සංශෝධනය නොවීම, 2009 දී ලං.ඩ.නි.සං. හි වාර්තා වූ මෙහෙයුම් අලාභයට ප්‍රධානතම හේතු විය. ලං.වී.ම. විසින් ගෙවිය යුතු රුපියල් බිලියන 52 ක මූදල ඇතුළුව ඇතැම් ආයතනවලින් ලැබිය යුතු රුපියල් බිලියන 64 ක මූදල නොලැබේ යාම හේතුවෙන් ලං.ඩ.නි.සං.හි මූල්‍ය තත්ත්වය මත දැඩි පිබිනයක් ඇති විය.

ලං.ඩ.නි.සං. ආර්ථිකයේ ගතික සහ ගක්තිමත් අංශයක් බවට පත්කිරීම සඳහා ව්‍යුහමය ප්‍රතිසංස්කරණ කිපයක් සිදුකළ යුතුව ඇතේ. දේශීය වෙළෙඳපාලේ බනිජ තෙල් නිෂ්පාදන මිල කිරීම සඳහා තාත්වික මිල සැතුවයක් හාවතා කරමින් දේශීය බනිජ තෙල් මිල ගණන් සාධාරණ කාලපරතරයන් සහිතව සංශෝධනය කළ යුතුය. ලං.ඩ.නි.සං.වේහි මූල්‍යමය ගක්තිමත් හාවය වර්ධනය කිරීම සඳහා විශේෂ ලාභ මධ්‍යස්ථාන සංක්ලේෂය ක්‍රියාත්මක කිරීම හැඳුන්වා දිය හැකි. බනිජ තෙල් පිරිපහදු, කාමි රසායනික දව්‍ය සැපයීම, ගුවන් යානා සඳහා ඉහළ ගියේනා සැපයීම වැනි ප්‍රධාන කාර්යාල්‍යන් ආවරණය කරමින් ලාභ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කළ හැකි. මෙහෙයුම් කටයුතුවල වගකිවයුතු හාවය සහ විනිවිධාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව එම ආයතන කොළඹ කොටස තුවමාරුවේ ලැයිස්තුගත කිරීම හරහා අයිතිය ප්‍රථම කිරීමට ආයතනයේ කොටස්වලින් කුඩා ප්‍රමාණයක් මහත්තාවට ලබාදීම මගින් මෙම ව්‍යාපාර ඒකක විවිධාගිකරණය කළ හැකිය.

### බනිජ තොල් ගවේෂණය

න්නාරම් දේශීයයේ බනිජ තෙල් ගවේෂණ කටයුතුවල ප්‍රගතියක් දැකිය හැක. 2007 දී බනිජ තෙල් හා බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ බනිජ තෙල් ගවේෂණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ පැවුම් වටය පවත්වන ලද අතර එහිදී මෙම දේශීයයේ දෙවන ගවේෂණ කටයුත් සියයට අදාළ වෙන්චරය සීමාසහිත කොයාන් ඉන්දියා සමාගම වෙත පිරිනමන ලදී.

### 3.4 සංඛ්‍යා සටහන

## බණිප තොර් අංගයේ කියාකාරිත්වය

| ဒီပါန  | 2008    | 2009(ခ) | ပုဂ္ဂနယ် |         |
|--|---------|---------|----------|---------|
|  |         |         | 2008     | 2009(ခ) |
| <b>အာဏာထုတေသန</b>  |         |         |          |         |
| မြန်မာစု   | 1,853   | 2,066   | -4.4     | 11.5    |
| ပို့ဆောင်ရေ နှင့် ပို့ဆောင်ရေ (မီ.မီ.၁'၀၀၀)                    | 2,103   | 2,098   | -5.1     | -0.2    |
| စံလီ. မီ. ဂျော်  | 144     | 146     | -7.7     | 1.4     |
| ငွေ့ခိုင် စံလီ. မီ. ဂျော် နှင့် ပို့ဆောင်ရေ (မီ.မီ.၁'၀၀၀)      | 16      | 25      | 4.5      | 56.2    |
| အာဏာထုတေသန ပေါ်နေကမ (မီ. ၂၇)                                   |         |         |          |         |
| မြန်မာစု (ရွှေ မီလိယန)   | 143,159 | 111,715 | 26.0     | -21.9   |
| (စံလီ.မီ.၁. မီလိယန)  | 1,323   | 973     | 29.1     | -26.5   |
| ပို့ဆောင်ရေ နှင့် ပို့ဆောင်ရေ (ရွှေ မီလိယန)                    | 200,757 | 126,148 | 33.5     | -37.2   |
| (စံလီ.မီ.၁. မီလိယန)  | 1,851   | 1,093   | 36.3     | -41.0   |
| စံလီ. မီ. ဂျော် (ရွှေ မီလိယန)                                  | 15,378  | 12,153  | 27.8     | -20.9   |
| (စံလီ.မီ.၁. မီလိယန)  | 142     | 106     | 27.9     | -25.4   |
| မြန်မာစု ပူဇားလက် ယူမှုအား မီလီ (၆၅)                           |         |         |          |         |
| (ရွှေ/ပူဇား)   | 10,494  | 7,343   | 29.3     | -30.0   |
| (စံလီ.မီ.၁/ပူဇား)  | 97.01   | 63.93   | 34.7     | -34.1   |
| အပေါ်ထုတေသန ပုံမာဏ် (မီ.မီ.၁'၀၀၀)                              | 310     | 268     | 9.5      | -13.5   |
| အပေါ်ထုတေသန ပေါ်နေကမ (ရွှေ မီလိယန)                             | 27,551  | 15,484  | 47.4     | -43.8   |
| (စံလီ.မီ.၁. မီလိယန)  | 255     | 135     | 50.9     | -47.1   |
| ငွေ့ခိုင် အမဲတ်ထုတေသန (မီ. ၁၀၀. ၀၀၀)                           | 3,700   | 3,963   | -6.7     | 7.1     |
| စွဲနံ, ပေါ်လီ (မီကံဝီဘီနံ ၹ၀)                                  | 490     | 526     | 0.6      | 7.3     |
| ပေါ်လီ (မီကံဝီဘီနံ ၯ၅)   | 29      | 22      | -6.5     | -24.1   |
| ဗြိုင် ပီဆဲ  | 1,606   | 1,710   | -8.3     | 6.5     |
| ဗြိုင်ရီ ပီဆဲ  | 9       | 9       | -35.7    | 0.0     |
| ဗုဏ်ဆောင်  | 151     | 150     | -10.1    | -0.7    |
| ငါးမီ နော်   | 999     | 1,199   | 1.3      | 20.0    |
| စွဲသံတေသန စွဲပံ့ပိုး   | 189     | 141     | -5.0     | -25.4   |
| နဦးလာ  | 142     | 111     | 46.4     | -21.8   |
| စံလီ. မီ. ဂျော်  | 174     | 195     | -11.7    | 12.1    |
| <b>ငွေ့ခိုင် မီလီ (ပုဂ္ဂနယ် အားလုံး ပုံမာဏ်) (ရွှေ/မီလိယန)</b> |         |         |          |         |
| ပေါ်လီ (မီကံဝီဘီနံ ၹ၀)   | 120.00  | 115.00  | 2.6      | -4.2    |
| ပေါ်လီ (မီကံဝီဘီနံ ၯ၅)   | 133.00  | 133.00  | 10.8     | 0.0     |
| ဗြိုင် ပီဆဲ  | 70.00   | 73.00   | -6.7     | 4.3     |
| ဗြိုင်ရီ ပီဆဲ  | 85.30   | 88.30   | 6.2      | 3.5     |
| ဗုဏ်ဆောင်  | 50.00   | 51.00   | -26.5    | 2.0     |
| ငါးမီ နော်   |         |         |          |         |
| နားပဲရ ၅၀၀   | 54.30   | 54.30   | 0.0      | 0.0     |
| နားပဲရ ၈၀၀   | 33.90   | 34.90   | -37.1    | 2.9     |
| နားပဲရ ၁,၀၀၀   | 52.70   | 52.70   | 0.0      | 0.0     |
| နားပဲရ ၁,၅၀၀   | 31.70   | 32.70   | -38.7    | 3.2     |
| နားပဲရ ၃,၅၀၀   | 25.00   | 26.00   | -46.4    | 4.0     |
| စံလီ. မီ. ဂျော် (ရွှေ/ကီ.ကြံ)                                  |         |         |          |         |
| ဖော်လီ ဂျော်   | 142.80  | 124.00  | 35.9     | -13.2   |
| လော်ဇံ ဂျော်   | 109.60  | 119.84  | 12.9     | 9.3     |

ශ්‍රී ලංකා රජය, සීමාසහිත කෙයාන් ඉන්දියා සමාගමේ උප සමාගමක් වන සීමාසහිත කෙයාන් ලංකා සමාගම සමග 2008 ජූලි මස 07 දින බනිජ තෙල් සම්පත් ගිවිසුමකට එළඟිණි. අනතුරුව කෙයාන් ලංකා සමාගම වර්ග කි.මි 1,450 ක ත්‍රිමාන සයිනමික් දත්ත රස්කිරීම ආරම්භ කළ අතර, එය 2010 ප්‍රථම කාර්තුව අවසන් වන විට නිමකිරීමට නියමිතය. තවද, මෙම සමාගම විසින් 2011 මූල් භාගයේ දී ගවේෂණ ලිං කැණීම සඳහා සහ අනෙකුත් අවශ්‍ය භාණ්ඩ භාස්ච්වාවන් සපයා ගැනීම සඳහා වෙන්බර කැබුවනු ලැබේය.

வனிச் நெல் சுமிபன் சு.வர்த்தன அமாநாயக  
டேவன கலைஞர் விலைத் துறையில் முன்னாரம்  
கீழ் போதின்மீது அபேக்ஷா கர விரும்பி விடுவதே  
ஏனென்றால் அதே போதின்மீது அபேக்ஷா கர விரும்பி விடுவதே

ප්‍රචාරක

2009 වසරේදී ප්‍රවාහන අංශය සැලකිය යුතු වර්ධනයක් පෙන්වුම් කළේය. විශේෂයෙන්ම මාරුග සංචරණයනයේ සහ මාරුගස්ථිර මගි ප්‍රවාහනයේ වැඩිදියුණුවක් පෙන්වුම් කළ අතර, ගුවන් ප්‍රවාහනයේ සහ වරාය සේවාවන්හි නොදාගාමී ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබුණි. අධිවේදී මාරුග හා ගුවන් පාලම් ඉදිකිරීම, උතුරු හා නැගෙනහිර පළාතේ මාරුගවලට විශේෂ අවධානය යොමු කරමින් පවතින මාරුග පූරුෂුත්පාපනය කිරීම සහ මග නැගුම වැඩසටහන යටතේ, ග්‍රාමීය මාරුග ඉදිකිරීමේ කටයුතු 2009 දී ක්‍රියාත්මක විය. ඒ 9 මාරුගය යළි විවෘත කිරීමත් සමගම මාරුගස්ථිර ප්‍රවාහන කටයුතුවල ඇති වූ වර්ධනය හේතුවෙන් මගි ප්‍රවාහනයේ සැලකිය යුතු ප්‍රථම විමක් සිදු විය. මෙම ප්‍රවාහන ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය (ශ්‍රී ලං.දු.සේ) කිහිප ආකාරයකින්ම අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගෙන ඇතුළු.

ମାର୍ଗକ୍ଷେତ୍ର ଜୀବନାବ୍ୟା

ମାତ୍ରା କ୍ଷିଣିତରଥନାଙ୍କ

කළාපයේ අනෙකුත් රටවල් හා සංස්කරණය කිරීමේදී ශ්‍රී ලංකාවේ මාරුග පද්ධතියේ ආවරණය 2009 දී වර්ග කිලෝමීටරයකට කිලෝමීටර 1.6 ක් වැනි නෙළු මට්ටමක පවතී. 2009 අවසානය වන විට

කිලෝමීටර් 11,919 ක ඒ ගේණයේ හා බී ගේණයේ මාර්ගවලින් සමන්විත පුළුල් මාර්ග පද්ධතියක් සහ පාලම් 4,200 ක් මහාමාර්ග පද්ධතිය සතු විය. 2009 දී මාර්ග හා පාලම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දරන ලද මුළු වියදම රුපියල් මිලියන 78,186 ක් දක්වා සියයට 47.6 කින් ඉහළ ගියේය. මාර්ග සංවර්ධනය සඳහා වූ රජයේ ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් ඒකාබද්ධ මාර්ග ජාලයක් මගින් සම්බන්ධ කෙරෙන ජාතික මාර්ග පද්ධතියක් ඉදිකිරීම, පවතින මාර්ග ජාලයේ කළමනාකරණය වැඩි දියුණු කිරීම සහ නව මාර්ග සඳහා ආයෝජනය කිරීමට පොදුගලික අංශයේ සහභාගිත්වය වැඩි කිරීම යනාදිය සඳහා යොමු විය.

2009 දී රජය ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කළේය. දක්ෂීණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු 2011 දී නිම කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම් සමග ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම, දකුණු පළාතේ ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීම සහ දරුදිනාව අඩු කිරීම අපේක්ෂා කෙරේ. අනුරු මාරුවේම් 11 කින් සමන්විත දක්ෂීණ අධිවේගී මාර්ගය ලංකාවේ ඇති ප්‍රථම ප්‍රවේශීම් පාලනය කෙරෙන අධිවේගී මාර්ගය වේ. කිලෝමීටර් 131 කින් යුතු මෙම අධිවේගී මාර්ගයේ ඇස්කේමීන්තුගත පිරිවැය රුපියල් බිජියන 59.5 කි. 2009 අවසානය වන විට ව්‍යාපෘතියේ ප්‍රථම හා දෙවන අදියරයන්හි සියයට 60 ක් ද, තුන්වන අදියරහි සියයට 92 ක් ද නිමකර තිබුණි. 2009 අවසානය වන විට කිලෝමීටර් 26 ක මංතිරු හතරකින් යුත් කොළඹ, කැඹුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ද්විත්ව ප්‍රවාහන මාර්ග පහසුකම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ අතර, එහි ඉඩම් අත්ස්ත් කරගැනීමේ හා යැලි පදිංචි කිරීමේ වැඩිකටයුතු 2009 අවසානය වන විට අවසන් අදියරේ පැවතුණි. ප්‍රධාන මාර්ග සම්බන්ධ කෙරෙමින් කොළඹ තාගරය වටා ඉදිකෙරෙන පිටත වටරුම් මාර්ග ඉදිකිරීමේ කටයුතු අරඹා ඇතේ. කොළඹ පිටත වටරුම් මාර්ගයේ ඇස්කේමීන්තුගත පිරිවැය රුපියල් බිජියන 82.6 ක් වන අතර, මේ වන විට සවිස්තරාත්මක නිර්මාණ අධ්‍යයනයෙහි සියයට 60 ක් පමණ සිදුකර ඇතේ. මේ අතර, කොළඹ මහනුවර විකල්ප මාර්ගයෙහි පළමු අදියරේ මූලික වැඩිකටයුතු 2009 දී අවසන් කර ඇතේ.

වාහන තදබෑය අඩුකිරීම සඳහා, තෝරාගත් ප්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීමේ කටයුතු රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. 2009 මික්නේක්ර මාසයේ දී දෙහිවල ගුවන් පාලම් විවෘත කරන ලදී. එමෙන්ම ගම්පහ සහ පන්තිපිටිය ගුවන් පාලම්වල ඉදිකිරීම කටයුතු ද නිමකරන ලදී. වේයන්ගොඩ, කොපුවල, කිරුලපන සහ බොලුල කනත්ත මංසන්ධිය ආශ්‍රිතව තවත් ගුවන් පාලම් හතරක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. ත්‍රිකුණාමලය හා කින්නියා සම්බන්ධ කරන මිටර් 396 ක දිගින් යුත් ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම ප්‍රවාහන කටයුතු සඳහා 2009 මික්නේක්ර මාසයේ දී විවෘත කරන ලදී.

මරුගොඩවත්ත ගුවන් පාලම 2009 දෙසැම්බර් මාසයේ දී විවෘත කරන ලදී. එමෙන්ම ගම්පහ සහ පන්තිපිටිය ගුවන් පාලම්වල ඉදිකිරීම කටයුතු ද නිමකරන ලදී. වේයන්ගොඩ, කොපුවල, කිරුලපන සහ බොලුල කනත්ත මංසන්ධිය ආශ්‍රිතව තවත් ගුවන් පාලම් හතරක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. ත්‍රිකුණාමලය හා කින්නියා සම්බන්ධ කරන මිටර් 396 ක දිගින් යුත් ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම ප්‍රවාහන කටයුතු සඳහා 2009 මික්නේක්ර මාසයේ දී විවෘත කරන ලදී.

2009 ජූනි මාසයේ දී ඒ 9 මාර්ගය සාමාන්‍ය ජාතික සඳහා යැලු විවෘත කිරීමත් සමගම ඊට පෙර ගුවනින් හා මූලුදෙන් යාපනයට සිදුකරන ලද මගින් හා හාණ්ඩ ප්‍රවාහනයේ සැලකිය යුතු අඩුවීමක් සිදුවිය. කොළඹ, මහනුවර, මධ්‍යමුදුව හා ත්‍රිකුණාමලය යන නගර යාපනය නගරය හා සම්බන්ධ කරමින් දෙනෙනික බස් සේවාවක් ආරම්භ විය. උතුරු හා නැගෙනහිර පළාත්වල ජාතික මාර්ග ප්‍රතිසංස්කරණය රුපියල් බිජියන 123 ක පිරිවැයක් දරමින් මේ වන විටන් ආරම්භ කර ඇතේ. උතුරු විසන්තය සහ නැගෙනහිර නවෝදය වැඩිසහන් යටතේ, ත්‍රිකුණාමල ඒකාබද්ධ යටතෙහි පහසුකම් ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 1,174 ක මාර්ග ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇතේ.

### මගි ප්‍රවාහනය

මගිප්‍රවාහනය සම්බන්ධ මෙහෙයුම්ත්‍රියාකාරකම්වල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාවය අඩු මට්ටමක පැවතියද, 2009 දී මගි ප්‍රවාහනයේ මධ්‍යස්ථාන වර්ධනයක් පෙන්නුම් කළේය. සමස්ත මගි ප්‍රවාහනයෙන් දළ වශයෙන් සියයට 73 ක් පමණ වන දුම්රිය හා බස් මගින්ගෙන් සමන්විත මහජන මගි ප්‍රවාහන සේවය, පොදු ජාතික සඳහා පවතින මුලික ප්‍රවාහන මාධ්‍යය වේ. මෙයින් බස්රථ ප්‍රවාහනය සියයට 48 ක් වන අතර, එය රජයට අයත් බස්රථ සියයට 23 කින් හා පොදුගලික අංය මගින් ක්‍රියාත්මක වන බස්රථ සියයට 45 කින් සමන්විත වේ. මුළු හාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් මාර්ග ප්‍රවාහනය හරහා සිදුකරයි. උතුරු හා නැගෙනහිර පළාත්, රැව් සෙසු පුදේශ සමග ඒකාබද්ධ වීමත් සමගම, හාණ්ඩ හා මගි ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් ජනිත වනු ඇතේ. මෙම නැගී එන ඉල්ලුම සපුරාලීම සඳහා කාර්යක්ෂම ලෙස සකසන ලද ආයතනික සැලසුමක් අවශ්‍ය වේ. එබැවින්, රාජ්‍ය අයවැය මත පිඩියාක් ඇති නොකර රජයට අයත් මගි ප්‍රවාහන ආයතන කාර්යක්ෂමතාවයකින් යුතු ආයතන ලෙස සියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

### 3.5 සංඛ්‍යා කටයුතු

## ගමනාගමන අංශයේ මූලික ලක්ෂණ

| යිරිය   | වර්තන අනුපාතය % |           |       |         |
|---|-----------------|-----------|-------|---------|
|   | 2008            | 2009(අ)   | 2008  | 2009(අ) |
| 1. මෝටර රථ නව ලියාපදිංචි ක්‍රිම (පෘතිවල)                | 265,199         | 204,075   | -11.0 | -23.0   |
| බස් රථ  | 1,180           | 739       | -55.3 | -37.4   |
| පෙන්දුලික මෝටර රථ                                       | 20,237          | 5,762     | -10.5 | -71.5   |
| ත්‍රී රෝද රථ  | 44,804          | 37,364    | 4.0   | -16.6   |
| දේවිත්ව කාර්ය ව්‍යාහන                                   | 2,856           | 1,280     | -45.0 | -55.2   |
| යොරු පැයි   | 155,952         | 135,421   | -14.6 | -13.2   |
| භාණ්ඩ ප්‍රවාහන ව්‍යාහන                                  | 14,038          | 8,225     | -23.7 | -41.4   |
| දූඩ්ම් ව්‍යාහන  | 26,132          | 15,284    | 11.3  | -41.5   |
| 2. ශ්‍රී ලංකා දුරිය සේවය බාවත කිලෝමීටර ('000)           | 8,971           | 8,790(අ)  | -6.2  | -2.0    |
| මගි කිලෝමීටර (රු. මිලියන)                               | 4,669           | 4,568(අ)  | -2.1  | -2.2    |
| භාණ්ඩ වොන් කිලෝමීටර (රු. මිලියන)                        | 121             | 118(අ)    | -9.4  | -2.2    |
| මුද්‍ර ආදායම (රු. මිලියන)                               | 3,671           | 4,020     | 22.4  | 9.5     |
| මේහෙයුම් වියදම (රු. මිලියන)                             | 8,225           | 8,788     | 12.7  | 6.8     |
| මේහෙයුම් අලාසය (රු. මිලියන)                             | 4,553           | 4,768     | 5.9   | 4.7     |
| 3. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බාවත කිලෝමීටර (රු. මිලියන) | 313             | 333(අ)    | 2.5   | 6.6     |
| මගි කිලෝමීටර (රු. මිලියන)                               | 15,080          | 15,131(අ) | 2.6   | 0.3     |
| මුද්‍ර ආදායම (රු. මිලියන)                               | 14,361          | 17,022(අ) | 23.8  | 18.5    |
| මේහෙයුම් වියදම (රු. මිලියන)                             | 20,622          | 22,205(අ) | 21.3  | 7.7     |
| මේහෙයුම් අලාසය (රු. මිලියන)                             | 6,261           | 5,183(අ)  | 5.3   | -17.2   |
| 4. ශ්‍රීලංකන් ගුවන් සේවය පියාසර කරන දැ පැය ගණන          | 67,796          | 54,228    | -2.0  | -20.0   |
| මගි කිලෝමීටර ප්‍රවාහන (රු. මිලියන)                      | 9,169           | 7,851     | -6.8  | -14.4   |
| මගින් තැවෙනිම් අනුපාතය (%)                              | 74              | 76        | -5.9  | 2.3     |
| බර පැවතීමේ අනුපාතය (%)                                  | 59              | 58        | -2.0  | -1.3    |
| භාණ්ඩ ප්‍රවාහනය (මෝ. '000)                              | 87              | 69        | -11.2 | -20.7   |
| සේවා නිපුණ්කිය (සාඛ්‍යව)                                | 4,874           | 4,664     | -6.5  | -4.3    |

මාරුගස්සේ මති ප්‍රවාහනය

2009 දී මාර්ගස්ථල මගි ප්‍රවාහන අංශය කවුරුටත් වර්ධනය විය. 2009 දී ශ්‍රී ලං.ග.ම. මගින් සාමාන්‍යයෙන් දිනකට ධාවනය කරන බස්රථ සංඛ්‍යාව 4,481 ක් දක්වා සියයට 7.7 කින් වර්ධනය විය. ශ්‍රී ලං.ග.ම.යේ මූල්‍ය ධාවන කිලෝමීටර් ප්‍රමාණය පිළිවෙළින් සියයට 6.6 කින් හා සියයට 0.3 කින් වර්ධනය විය. 2009 අගවන විට පැවැති බස්රථ 90 ක් අලුත්වැඩියා කළ අතර, නව බස්රථ 199 ක් බස්රථ ඇසුනුයට එක් කෙකිණි. කෙසේ වුවද, බස්රථ නව ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව, 739 ක් දක්වා සියයට 37.4 කින් සැලකිය යත් පරිදි පහළ ගියේය.

රාජු බස් සේවාවේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ. ප්‍රාදේශීය බස් බිපෝල ක්‍රියාකාරිත්වය අධික්ෂණය කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයට සෘජුවම සම්බන්ධ විය හැකි නව තොරතුරු තාක්ෂණ පදනම්කියක් ස්ථාපිත කරන ලදී. 2009 දී ශ්‍රී ලං.ග.ම. අයන් බිපෝල 15 ක් ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අලාභ තොළබන මට්ටමක් අත්පත් කරගෙන ඇති. සේවාලියින් සඳහා නව දිගැනැවීම් වැඩසටහනක් හඳුන්වාදීම, මානව සම්පත් වැඩිදියුණු කිරීම, කළමනාකරණ වෙනසක්ම් හඳුන්වාදීම සහ ඇතුළුම් අලාභ ලබන මාර්ගවල ගමන් කළ බසරථ උස ලැබේය හැකි මාර්ගවල ගමනාගමනය සඳහා යෙදීම්, ශ්‍රී ලං.ග.ම.යේ ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීමට හේතු විය. ශ්‍රී ලං.ග.ම.යේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ අයවැය මත ඇතිවන පිඛිනය අඩු කිරීම සඳහා ශ්‍රී ලං.ග.ම. මගින් ක්‍රියාත්මක කර ඇති මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

ලංතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ප්‍රවාහන  
සේවා නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලං.ග.ම.  
විසින් වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී. ලංතුරු  
වසන්තය වැඩසටහන යටතේ, කොළඹ, විවිතියාව සහ  
මධ්‍යකලපුව ප්‍රදේශවල සිට යාපනය දක්වා දෙනීක  
බස් සේවා ආරම්භ කර ඇත. විවිතියාව, මල්ලාවි සහ  
කිලිනොච්චි ප්‍රදේශවල බස් බිජෝ 3 ක් අලුත්වැඩියා  
කර මෙහෙයුම් කටයුතු අරණා ඇතු. නැගෙනහිර  
පළාතට අයත් මූන්ත්‍ර, කින්තියා, කළුවන්විතුව් සහ  
කාන්තන්කුව් ප්‍රදේශවල බස් බිජෝ 4 ක් අල්ත්වැඩියා  
කර මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත. 2009 දී  
ලංතුරු - නැගෙනහිර ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කළ මෙම  
සේවාවන්ට අමතරව, ශ්‍රී ලං.ග.ම. විසින් තවත් සේවා  
කිහිපයක් පවත්වාගෙන යන ලදී. ග්‍රාමීය ජනතාවට  
විශ්වාසයායි ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණෙන්  
‘ගැමි සිරිය’ බස් සේවාව පළාත් කිහිපයක ක්‍රියාත්මක  
විය. ‘සිසු සැරිය’ බස් රථ සේවාව, පාසැල් 495 ක්  
ආවරණය කරමින් සේවාව පවත්වාගෙන ගිය අතර,  
‘නීසි සැරිය’ බස් රථ සේවා ද ක්‍රියාත්මක කෙරිණි.  
මෙට අමතරව, දුම්රිය ස්ථාන කිහිපයක් සම්බන්ධ කරමින්  
දුම්රිය හා බස්රථ ඒකාබද්ධ සේවා අරඹන ලදී. කොළඹ  
නගර සීමාවට ඇතුළු වන පෙරදේශලික වාහන ප්‍රමාණය  
අඩු කිරීම සඳහා ‘කළම්මු සිට රයිබර්’ නමින් බස් රථ  
සේවාවක් ද, පෙරදේශලික වාහන එක් ස්ථානයක තවත්  
තබා පෙරදු බස් රථවලින් රාජකාරියට පැමිණිය නැකි  
බස් රථ සේවාවක් ද අරඹන ලදී.

2009 දී ශ්‍රී ලංගම.යේ මූල්‍ය තත්ත්වය තවදුරටත් යුතුවල තත්ත්වයක පැවතිණි. 2009 සැප්තැම්බර් මසදී, බස් ගාස්තු සියයට 5.3 කින් ඉහළයාම හේතුකොටගෙන ආදායම රුපියල් මිලියන 17,022 ක් දක්වා සියයට 18.5 කින් වැඩි විය. ශ්‍රී ලංගම.යේ මෙහෙයුම් වියදම රුපියල් මිලියන 22,205 ක් දක්වා සියයට 7.7 කින් ඉහළයාම හේතුකොටගෙන එහි මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 5,183 ක් විය. ශ්‍රී ලංගම. මගින් ආර්ථික වශයෙන් වාසිස්‍යගත තොවන මාර්ගවල බස්රථ සේවා පවත්වාගෙන යාම සහ සිසුන් සඳහා වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ අනෙකුත් සේවාවන් සඳහා රජය විසින් රුපියල් මිලියන 4,135 ක් සහනාධාරයක් ලබා දී ඇති.

### දුම්රිය ප්‍රවාහනය

2009 දී දුම්රිය අංශයේ මිගු ක්‍රියාකාරීත්වයක් වාර්තා විය. ප්‍රධාන වශයෙන් මගි දුම්රිය ගාස්තු සහ හාන්ඩ් ප්‍රවාහන ගාස්තු ඉහළයාම සහ එලඟයි තොවන දුම්රිය ගමන්වාරකිපයක් තැවත්වීම හේතුවෙන්මේප්‍රවාහනය සහ හාන්ඩ් ප්‍රවාහනය යන දෙඅංශයම සියයට 2.2 කින් අඩුවිය. මේ වත ශ්‍රී ලංදු.සේ. රට තුළ මගි ප්‍රවාහනය සහ හාන්ඩ් ප්‍රවාහනය සඳහා පිළිවෙළින් සියයට 5 ක සහ සියයට 1 ක ආයතන්වයක් දරන අතර, වසර 2016 වන විට එය පිළිවෙළින් සියයට 10 සහ සියයට 5 දක්වා ඉහළ දැමීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාමාර්ග අතර දුම්රිය මාර්ග සහ දුම්රිය සේවාන ප්‍රතිසංස්කරණය කිරීම, නගරබද දුම්රිය සේවා විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීම, කොළඹ ප්‍රදේශය තුළ සිසුගාමී සැහැල්ලු දුම්රිය පද්ධතියක් හඳුන්වාදීම සහ මගි හා හාන්ඩ් ප්‍රවාහන ගාස්තු විධීමත් ලෙස සංශෝධනය කිරීම ඇතුළත් වේ.

ව්‍යවිතියාවේ සිට සිමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය පිළිසකර කිරීම දැනටමත් අරඹා ඇත. පලෙයි සිට කන්කසන්තුවරේ දක්වා වූ කිලෝමීටර් 56 ක දුම්රිය මාර්ගය ලගැනීම ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇත. රුපියල් බිලියන 8.4 ක පිරිවැයක් යටතේ මැදුවවිවිධේ සිට තලෙසිමන්නාරම දක්වා වූ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. රුපියල් මිලියන 168 ක පිරිවැයක් යටතේ කළතර සිට මාතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරෙමින් පවතී. වෙශ සීමාව පැයට කිලෝමීටර් 100 ක් දක්වා වර්ධනය කිරීම සඳහා පොල්ගහවෙල සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති.

ශ්‍රී ලංදු.සේ. ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා ලදී වර්තමානයේ මගි ප්‍රවාහනය සහ හාන්ඩ් ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංදු.සේ. සියයට 5 ක සහ සියයට 1 ක ආයතන්වයක් දරන අතර, වසර 2016 වන විට එය පිළිවෙළින් සියයට 10 සහ සියයට 5 දක්වා ඉහළ දැමීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාමාර්ග අතර දුම්රිය මාර්ග සහ දුම්රිය සේවාන ප්‍රතිසංස්කරණය කිරීම, නගරබද දුම්රිය සේවා විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීම, කොළඹ ප්‍රදේශය තුළ සිසුගාමී සැහැල්ලු දුම්රිය පද්ධතියක් හඳුන්වාදීම සහ මගි හා හාන්ඩ් ප්‍රවාහන ගාස්තු විධීමත් ලෙස සංශෝධනය කිරීම ඇතුළත් වේ.

### සිවේල් ගුවන් සේවය

ජාත්‍යන්තර ගුවන් ගමන් සහ සංවාරක අංශයේ ඇති වූ තියුණු පසුබැම හේතුවෙන්, 2009 වසර තුළදී සිවේල් ගුවන් සේවයේ කාර්යසාධනය මන්දාගාමී විය. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ආයතනයේ (IATA) සංඛ්‍යාලේන අනුව, 2009 දී ගුවන් ගමන් සහ හාන්ඩ් ප්‍රවාහන අං සඳහා පැවති ඉල්ලුම පිළිවෙළින් සියයට 3.5 කින් සහ සියයට 10 කින් අඩු විය. ලේක ආර්ථිකයේ පසුබැම හේතුවෙන් ජාත්‍යන්තර සංවාරක ව්‍යාපාරය සියයට 4 ක සංණ වර්ධනයක් වාර්තා කළේය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටපොල විසින් ගුවන් යානා 28,602 ක් හඳුරුවන ලද අතර, මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.5 ක අඩුවිමකි. බණ්ඩාරනායක ගුවන් තොටපොල මගින් ගුවන් ගමන් අතර මාරු වූ මගින් ද ඇතුළත් පහසුකම් සැපයු මුළු ගුවන් මගින් සංඛ්‍යාව මිලියන 4.2 ක් දක්වා 2008

වසරට සාපේශ්‍යව සියයට 9.6 කින් අඩු විය. වසර තුළදී බණ්ඩාරනායක ගුවන් තොටුපොල විසින් භාණ්ඩ මෙට්‍රික් ටොන් 131,841 ක් හසුරුවන ලද අතර, එය පසුගිය වසරට සාපේශ්‍යව සියයට 9.9 ක ඇඩුවීමක් පෙන්වුම් කරයි. ජාතික ගුවන් සේවාව වන ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් හසුරුවන ලද මගින් සහ භාණ්ඩ ප්‍රමාණය පසුගිය වසරට සාපේශ්‍යව පිළිවෙළින් සියයට 24.1 කින් සහ සියයට 20.9 කින් අඩු විය. ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් පවත්වාගෙන යන ලද ගමන් ස්ථාන කිහිපයක් තාවකාලිකව නවතා දැමීම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය අලාභ අවම කරගැනීම සඳහා ගුවන් දාවන මාර්ග වඩාත් ලාභඛයී ලෙස ත්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් ආරම්භකරන ලදී. 2009 දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආභයම රුපියල් ඩිලියන 53.7 ක් දක්වා සියයට 39 කින් තියුණු ලෙස පහළ ගිය අතර මෙහෙයුම් වියදම රුපියල් ඩිලියන 65.9 ක් දක්වා සියයට 24.3 කින් අඩු කරනු ලැබේය. 2009 දී ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් ඩිලියන 12.2ක මෙහෙයුම් අලාභයක් වාර්තා කළේ ය.

සිවිල් ගුවන් සේවා අංශය දියුණු කිරීම තුළින් අනාගතයේ දී රට කළාපිය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ විභවතාවක් පවතී. ලේක ආර්ථික අරුධුදය තිසා ගුවන් සේවා කර්මාන්තයේ ඇති වූ පසුබැං පහවයාම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා කර්මාන්තය යළි ප්‍රකාශී තත්ත්වයට පත්වේයැයි අපේක්ෂා කිරීමන් සමග රටේ ගුවන් ප්‍රවාහන අංශයේ ඉහළ වර්ධනයක් අපේක්ෂා කළ හැකි අතර, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටිම පිළිබඳව සලකා බැලීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපොල ඉහළතරගකාරීන්වයක් සහිත කළාපිය ගුවන් මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කිරීමේ විභවතාවක් පවතී. ශ්‍රී ලංකාව කළාපිය ගුවන් මධ්‍යස්ථානයක් බවට පත්වීමන් සමග ගුවන් යානා නඩත්තු කිරීම්, අවශ්‍ය වැඩියා කිරීම්, නැවත සකස් කිරීම්, ඉන්ධන සැපයුම් කටයුතු සහ ආහාර සැපයීම වැනි ගුවන් ප්‍රවාහන කර්මාන්තයට අදාළ විවිධ අංශයන්හි ඉහළ වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. තවද, රටෙහි පැවති අරුධුදය නිමාවීමන් සංචාරක කර්මාන්තයේ අපේක්ෂිත වර්ධනයන් සමග දේශීය ගුවන් සේවාවල සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කෙරේ. ඒ නිසා, දේශීය ගුවන් තොටුපොලවල් සංවර්ධනය කිරීම කඩිනම් කිරීම තුළින් රටෙහි දේශීය ගුවන් ප්‍රවාහන කටයුතු වර්ධනය කිරීම සඳහා කටයුතු කළ හැකිය. දේශීය ගුවන් ගමන් සඳහා ඇතිවිය හැකි ඉහළ ඉල්ලම්

සපුරාලීම සඳහා, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක අමාත්‍යාංශය ඒකාබද්ධව දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා සංචාරක පැකේරයන් හඳුන්වාදීම ඇතුළුව නව ව්‍යාපාර සැලැසුමක් ගොඩනැගීම වැදගත් වේ.

සිවිල් ගුවන් සේවා අංශයේ බාර්තාව සහ තරගකාරීන්වය වැඩිහිළුණු කිරීම අරමුණු කරගනිමින් 2009 දී ව්‍යාපාති ගණනාවක් ත්‍රියාත්මක කරන ලදී. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල නවිකරණය කිරීමේ ව්‍යාපාතියේ දෙවන අදියරේ දෙවන පියවර ත්‍රියාත්මක වෙමින් පවතී. ගුවන් ගමන් අතර මාරුවන මගින් වෙනුවෙන් සුබෝපහේරිගේ හෝටලයක් ශ්‍රී ලංකා ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සමාගම විසින් රුපියල් ඩිලියන 120 ක පිරිවැයක් දරමින් ඉදිකරන ලදී. එ.ජ. බොලර් ඩිලියන 209 ක ඇස්තමෙන්තුගත පිරිවැයක් යටතේ මන්තල දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඉදිකිරීමේ මූලික කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සමාගම සහ වයිනා හාබර ඉන්ඡිනියරින් සමාගම අතර ගිවිසුමකට එළඹීම 2009 නොවැම්බර මාසයේ දී සිදු විය. මෙම ව්‍යාපාතිය සඳහා විනයේ එක්සීම් බැංකුව (Exim Bank of China) විසින් එ.ජ. බොලර් ඩිලියන 190 ක සහනඛයී කොන්දේසි යටතේ ගිය පහසුකමක් ලබා දෙනු ලැබේ.

2009 දී ගුවන් ප්‍රවාහන කටයුතු තවදුරටත් පුළුල් විය. ඉතාලියේ වෙශේන අනිවිශාල ශ්‍රී ලාංකිකයන් පිරිස ආකර්ෂණය කරගැනීමේ සහ සංචාරකයින් මෙටට ගෙන්වා ගැනීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවාව විසින් 2009 දෙසැම්බර් මස දී ඉතාලිය වෙත නැවතත් ගුවන් ගමන් සේවා ආරම්භ කරන ලදී. 2009 දී එතෙක් පැවති අරුධුදකාරී වානාවරණය නිමාවීමන් සමග, මිමාන් ගුවන් සේවය, කිංගිර් ගුවන් සේවය සහ එයා ඒෂියා සේවය ශ්‍රී ලංකාව වෙත නැවත ගුවන් ගමන් අරඹන ලදී. අපේක්ෂිත ඉහළ ආර්ථික විභවතාව හේතුකොටගෙන නව ගුවන් යානා අන්තර් කරගැනීම සහ දැනට පියාසර කරන රටවලට පවතින ගමන් වාර සංඛ්‍යාව වැඩිකිරීම මෙන්ම දැනට පියාසර නොකරන රටවලට නව ගමන් වාර ආරම්භ කිරීම මගින් ගුවන් සේවා කටයුතු ප්‍රසාරණය කිරීම හරහා 2010 මැයි හාය වන විට සිය ගුවන්යානා සහ ගමන්වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය අපේක්ෂා කරයි. දෙවන ජාතික ගුවන් සේවාව වන ‘මිනින් ලංකා’ ගුවන් සේවය රජයේ අනුග්‍රහය යටතේ 2009 ජනවාරි


මස සිට නැවත සිය මෙහෙයුම් කටයුතු අරඹන ලදී. කෙසේ ව්‍යවද, මූලික වශයෙන්ම මගි සංඝ්‍යාව අඩු වීම හේතුකොටගෙන 2009 දී මිහින් ලංකා ගුවන් සේවය රුපියල් මිලියන 930 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කළේ ය.

### වරාය සේවා

මෙතු වර්ෂවලදී වරාය යටිනල ප්‍රභාස්‍යම සංවර්ධනය සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබාදුණි. 2009 දී වරාය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. කොළඹ - දකුණු වරාය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක වෙමින් පැවැති අතර, කිලෝමීටර් 6.8 ක දිගින් යුතු දියකඩනයේ කිලෝමීටර් 2.2 ක ඉදිකිරීම් කටයුතු දැනටමත් සම්පූර්ණ කොට ඇති. සියලුම අදියරයන් නිම කිරීමෙන් පසුව වාර්ෂිකව අඩු විස්සට සමාන බහුලම් ඒකක මිලියන 10ක ධාරිතාවයක් දැරීමට හැකිවන පරිදි කොළඹ දකුණු වරාය පරියන්න 4 කින් යුත්ත වනු ඇති. කොළඹ - දකුණු වරාය ව්‍යාපෘතියේ පළමුවන බහාදු පරියන්තයේ මෙහෙයුම් කටයුතු 2012 දී ආරම්භ කිරීමට සැලසුම්කොට ඇති. හමුන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රථම අදියර 2011 අප්‍රේල් මස වන විට සම්පූර්ණ කිරීමට නියමිතය. දියවෙළුල්ල ඉදිකිරීමේ කටයුතු සහ අනෙකුත් සියලුම මූලික කාර්යයන් දැනටමත් නිමකර ඇති. දියකඩනයන්, සාමාන්‍ය හාවිතය සඳහා වන තැගුරුම්පොල, සේවා තැගුරුම්පොල සහ ඉන්ධන තැගුරුම්පොල ඉදිකිරීම් කටයුතු නිමකිරීමේ විවිධ අදියරයන්වල පවතී. හමුන්තොට ඉන්ධන සැපයුම් සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය යටතේ මූල්‍ය ඇස්කීමින්තු පිරිවැය එ.ජ.ඩොලර්

### 3.4 රුප සටහන

#### බහු මෙහෙයුම් සහ ප්‍රතිනිශ්චිත කිරීම්



මිලියන 77 ක වියදීමින් යුතුව නාවික යානා, ගුවන්යානා සඳහා යොඳුගන්නා ඉන්ධන සහ දුව පෙලවේලියම් වායුව ගබඩා කිරීම හා මිගු කිරීම සඳහා ටැංකි 14 ක් ඉදිකෙරනු ඇති. යුරෝ මිලියන 46 ක මූල්‍ය ඇස්කීමින්තුගතු පිරිවැයක් යටතේ මූල්‍යිල් වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක වන අතර, 2010 දී එහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට සැලසුම් කොට ඇති. ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතියේ මූලික වැඩිකටයුතු ද සම්පූර්ණ කොට ඇති.

ගෝලිය ආර්ථික අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳුමේ සිදුවූ පහත වැට්ම 2009 දී වරාය සේවාවන්වල ක්‍රියාකාරිත්වය කෙරෙහි අහිතකර ලෙස බලපැවෙය. 2009 දී ලෝකයේ ඉහළම ක්‍රියාකාරිත්වයෙන් යුතු වරායන්වලින් බහුතරයක් තම ධාරිතාවයේ අංක දෙකක පහත වැට්මක් වාර්තා කළේය. කොළඹ වරාය විසින් මෙහෙයුවන ලද හාන්ඩ ප්‍රමාණය සියයට 3.3 කින් පහළ වැටුණි. මූල්‍ය බහුල මෙහෙයුම් ප්‍රමාණය අඩු විස්සට සමාන බහුල ඒකක මිලියන 3.5 දක්වා සියයට 6 කින් පහළ වැටුණි. බහුල ප්‍රතිනිවෙශන කිරීම් ද සියයට 5.5 කින් අඩු විය. පෙර වසර සමග සැසදීමේදී කොළඹ වරායට පැමිණි මූල්‍ය නැව් සංඝ්‍යාවේ සියයට 7.4 ක පහළයාමක් වාර්තා

### 3.6 සංඝ්‍යා සටහන

#### වරාය සේවා ක්‍රියාකාරිත්වය

| යිරිය                                 | වරාය සේවා ක්‍රියාකාරිත්වය |         |
|---------------------------------------|---------------------------|---------|
|                                       | 2008                      | 2009(ේ) |
| 1. පැමිණි නැව් සංඝ්‍යාව               | 4,814                     | 4,456   |
| කොළඹ                                  | 4,424                     | 4,114   |
| ගාලු                                  | 68                        | 32      |
| නිකුණාමලය                             | 322                       | 310     |
| 2. මෙහෙයුවන ලද හාන්ඩ ප්‍රමාණය         | 50,582                    | 48,777  |
| (මෝ.මට. '000)                         | 50,582                    | 48,777  |
| කොළඹ                                  | 47,960                    | 46,373  |
| ගාලු                                  | 459                       | 167     |
| නිකුණාමලය                             | 2,163                     | 2,238   |
| 3. බහුල මෙහෙයුම් ප්‍රමාණය (TEUs'000)  | 3,687                     | 3,464   |
| 4. බහුල ප්‍රතිනිවෙශන කිරීම (TEUs'000) | 2,785                     | 2,633   |
| 5. සේවක සංඝ්‍යාව (ඇ)                  | 13,715                    | 13,296  |
| කොළඹ                                  | 12,548                    | 12,150  |
| ගාලු                                  | 553                       | 534     |
| නිකුණාමලය                             | 614                       | 612     |

(ඇ) නාවකාලික  
(ඇ) ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා පළම්පි.

මූලය : ශ්‍රී ලංකා වරාය අධිකාරිය  
(TEU's = අඩු 20 ට සමාන බහුල ඒකක)

## විශේෂ සටහන 4

## වරාය සංවර්ධනයේ ආර්ථික ප්‍රතිලාභ

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා භාවිත වන නැගෙනහිර - බටහිර යා කෙරෙන මූල්‍ය මාවතට ආසන්නව වාසිදායක ස්ථානයක පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණීමට නැව්වලට ගත වන්නේ අවම හැරවුම් කාලයකි. තවද, ඉන්දියානු උප-මහාද්වීපයේ වෙළඳ කටයුතු වර්ධනය වෙතින් පැවැතිම හා ලෝකයේ අන් රටවල් සමඟ ඇති වෙළඳ සම්බන්ධතා වැඩිවීම හේතුවෙන්, වරාය පහසුකම් ඉහළ මට්ටමකට ගෙන ජීවත් ඒ තුළින් නවීන පන්නයේ විශාල නාවි සඳහා වන වරාය පහසුකම් සම්බන්ධයෙන් දැඩි ඉංග්‍රීස් පවති. කෙසේ වුවද, දැනුට ශ්‍රී ලංකාවේ පවතින වරායවලට වර්තමානයේ බහුලව යෙදාගන්නා එවැනි නාවි සඳහා පහසුකම් සැපයීමේ හැකියාවක් නොමැත. තවද, ශ්‍රී ලංකාවේ වරායවල බහුල මෙහෙයුම් හැසිරවීම වඩා කාර්යක්ෂම කිරීමට ද අවශ්‍ය වේ ඇත. මැන වර්ෂවල දී වරායන් විසින් මෙහෙයුන ලද හාන්ච් ප්‍රමාණය වසරකට අධි විස්සට සමාන බහුල ඒකක මිලියන 3.7 ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් ඉහළ යියද, එම හැකියාව තවත් කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදුවන තරගකාරී රටවලට වඩා අඩු මට්ටමක පවති. මේ නිසා වැඩිවන ඉංග්‍රීස් හමුවේ විශේෂයෙන්ම නැගෙනහිර - බටහිර මූල්‍ය මාවතේ යානා කරන විශාල යානා සඳහා පහසුකම් සැලකීමට ශ්‍රී ලංකාවේ වරායන් නව තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් සංවර්ධනය කළ යුතුව ඇත. මෙම මාවතේ දිනකට යානා කරන 200-300 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති වෙළඳ නාවි සංඛ්‍යාව පිළිබඳව සැලකීමේ දී, වරාය හා නාවි කරමාන්තය ආර්ථිකයේ ප්‍රධාන අංශයක් බවට සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට පුළුල් ඉඩ ප්‍රස්ථා ඇති අතර, ඉන් සාපු හා වතු රැකියා අවස්ථා බොහෝමයක් උත්පාදනය කර ගැනීමට හැකිවනු ඇත. මෙම වාතාවරණය තුළ රජය විසින් දැනවත් රන්දේර යටිතල පහසුකම් සංවර්ධන වැඩිහිටි යන ස්ථානවල නව වරාය ඉදිකිරීමටන් කොළඹ හා මලුවිල් යන ස්ථානවල නව වරාය ඉදිකිරීමටන් තොළඹ, ගාල්ල හා කන්කසන්තුරු දැනුට පවතින වරායවල ධාරිතාවය වැඩි කිරීමටන් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.

## හමිඛන්තාව වරාය ව්‍යාපෘතිය

වරාය සංවර්ධනයෙහි විවිධාකාර පැනිකඩ්, එනම් නැව්ගත කිරීම්, ප්‍රති නැව්ගත කිරීම්, නැවි තීංපාදනය කිරීම හා ඉන්ධන සැපයීම්, වැනි සේවාවන් ඒකාබද්ධ කිරීමට දරන උත්සාහයේ පැනිංලයක් ලෙස හම්බන්තොට වරාය ඉදි කිරීමට තීරණය වූ අතර, එහි ඉදිකිරීම කටයුතු 2008 ජනවාරි මස ආරම්භ කරන ලදී. නව හම්බන්තොට වරාය, වියලි දේශගුණික තත්ත්වයක් පවතින පුද්ගලයක ඉදිකෙරෙන වරාය කටයුතු වල නව සන්ධිස්ථානයක්

රුප සටහන  
වි.ස. 4.1හමිඛන්තාව වරාය ව්‍යාපෘතියේ  
ඉදිකිරීම් සංඡස්ම

මූලය: ශ්‍රී ලංකා වරාය අධිකාරීය

සහිතුහන් කෙරෙන ව්‍යාපෘතියක් වන අතර, 1980 ගණන්වල දී කොළඹ වරාය ඉදිකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම වරාය ද මෙය වේ. මූල ඇස්තමේන්තුගත පිරිවැය එ.ජ.ඩොලර් මිලියන 361 ක් වන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2010 අප්‍රේල් මස වන විට සැලසුම්ගතින්යට වසරකට කිහින්නිමිකිරීමට අපේක්ෂිතය. මූල ව්‍යාපෘතිය වසර 15 ක කාලයක් තුළ අදියර 4 කින් නිම කිරීමට නියමිතය. ව්‍යාපෘතිය නිම වීමෙන් අනතුරුව වොන් 100,000 (DWT) ගෙන යා හැකි යානා ඉදිකිරීමට හැකිවනු ඇත. මෙම ව්‍යාපෘතිය නිම වීමෙන් අනතුරුව වොන් 100,000 (DWT) ගෙන යානා ඉදිකිරීමට හැකිවනු ඇත. මෙම ව්‍යාපෘතිය තුළ අතර, නැවි සඳහා ඉන්ධන, ගුවන් යානා ඉන්ධන හා ද්‍රව පෙළෙශ්ලයම් වායුව ගබඩා කිරීමටන්, සම්මුළුණුයටත් පහසුකම් ඇත. එමෙන්ම, වැංකි 4 කින් යුත් ඉන්ධන තටාක බදු දීමේ ව්‍යාපෘතියක් ද එයට ඇතුළත් වන අතර, එහි ඇස්තමේන්තුගත පිරිවැය එ.ජ.ඩොලර් මිලියන 77 ක් වෙනැයි අපේක්ෂා කෙරේ. ඉන්ධන සැපයීමේ පරියන්තය ඉන්ධන මෙට්‍රික් වොන් 80,000 ක් ගබඩා කළහැකි අයුරින් තීරණය කර ඇති අතර, වසරකට ඉන්ධන තීංපාදන මෙට්‍රික් වොන් 500,000 ක ප්‍රමාණයක් හැකිවිය හැකිවේ. එමෙන්ම, මෙම පරියන්තය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. ආයියාතික කළාපයේ වාහන වෙළෙඳාම සැලකිය යුතු අන්ත්‍රින් ඉහළ ගෙස් ඇති නිසා ප්‍රතිනිව්‍යාගත කිරීම සඳහා සැලසුම් කළ නව පහසුකම් වඩා වාසිදායක වනු ඇත. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත අන්තර් ප්‍රතිලාභ අනුපාතය (IRR) (බදු අය කිරීමෙන් පසු) සියයට 11.31 ක අගයක් ගන්නා අතර එය වසර 9.7 කින් වොන් තීම කළ යුතු ප්‍රාදේශීලී විවැය විට වායුව ඉහළ අගයක් ගනී. මෙවැනි මහා පරිමා ව්‍යාපෘති තුළින් අනෙකුත් උපයෝගී හා උපකාරක සේවා සංවර්ධනය වීමෙන් එම පුද්ගලයේ ජ්වන්වන ජනතාවගේ ජ්වන තත්ත්වය උසස්වීම වැනි බහුවිධ ප්‍රතිලාභ තීමෙවි.

## දැකුණු කොළඹ වරාය ව්‍යාපෘතිය

භාණ්ඩ මෙහෙයුම සඳහා වැඩිවෙළින් පවතින ඉල්ලුම සපුරාලීම සහ විශේෂයෙන්ම, බහුල ප්‍රතිනිශ්චය කිරීම මෙන්ම, දකුණු ආසියානු කළාපය තුළ වැදගත් ප්‍රාග්ධීය මධ්‍යස්ථානයක් ලෙස තම ස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා කොළඹ වරාය ක්‍රිඩ්නින් විශාල කිරීමේ අවශ්‍යතාවයක් පවතී. තවද, 2011 වනවිට කොළඹ වරාය එහි උපරිම ධාරිතාවය වන අඩි විස්සට සමාන බහුල ඒකක මිලියන 4.5 ක් දක්වා ලැබාවූ ඇති. එමතිසා, වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි නව වරාය සංවර්ධන ව්‍යාපෘතිය වැඩි දියුණු කෙරෙනින් පවතී. එය රාජ්‍ය-පෙෂ්දාලික හැඳු ව්‍යාපරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, දියකඩ්නායේ ඉදිකිරීම කටයුතුවල මූලික යටිතල පහසුකම් රඟය විසින් සැපයීමට අලේක්පිතය. පරායන්ත වැඩි දියුණු කිරීමේ කටයුතු

ರಜೆಸ್ ಸರ್ವಿಸ್‌ನ  
ವಿ.ಎ. 4.2

දැක්වු කොළඹ වරාය ව්‍යාපෘතියේ  
ලුදිකිරීම් සැලැස්ම



මූලය: ශ්‍රී ලංකා වරාය අධිකාරිය

පොලුගැලික ආංය විසින් සිදුකිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තුගත පිටිවැය එ.ජ. බොලරු මිලියන 345 කි. 2020 වන විට දකුණු කොළඹ නව වරාය සංවර්ධන ව්‍යාපෘතියේ බාරිතාව අඩි විස්සට සමාන බහුල ඒකක මිලියන 10 ක් වනු ඇති අතර, එය ආසන්න වශයෙන් දැනට පවතින වරායහි බාරිතාවය මෙන් 2.5 ගුණයකි. මෙම වරාය ආරම්භයේදී පරායන්නේ තුනකින් සමන්වීන වන අතර හතරවන පරායන්නයක් සඳහා ද ප්‍රමාණවත් අවකාශ ඇතේ. විශාල අවකාශයක් සහිත අංගනයන්ගෙන් යුතු නවීන පහසුකම් වලින් සමන්වීන වරාය වේදිකාවලින් හා බෙඩිකර අංගනයන්ගෙන් යුතු මෙම ව්‍යාපෘතිය මගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙන්ම වරායේ ආදායම ඉපැයිමේ හැකියාව ද වර්ධනය වනු ඇතේ. තවද, කොළඹ වරායහි විද්‍යුත් දත්ත ප්‍රවරුතු ක්‍රමය වැඩි දියුණු කිරීම තුළින් දියුණු විද්‍යුත් දත්ත ප්‍රවරුතු පද්ධති හරහා ඉහළ ගුණන්මක හාවයකින් යුතු පහසුකම් සපයන සිංගප්පූරු වරාය වැනි තරගකරුවන් සමග තරග කිරීමට මග පැදෙනු ඇතේ.

## ଭଲ୍ଲାବିଲ୍ ପର୍ଯ୍ୟ ପକ୍ଷାପଳନୀ

මලුවිල් වරාය මූලික වශයෙන්ම දේවර වරායක් රෙස සංවර්ධනය කෙරෙනු ඇති. මලුවිල් වරාය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2008 ජූලි මාසයේදී ආරම්භ කළ අතර, ඇස්කම්න්තුගත මුළු පිරිවැය යුතුරු මිලියන 46.1ක්. මෙම ව්‍යාපෘතිය පළල මේටර් 550 කින් සමන්විත උතුරු දියකබන්නය සහ පළල මේටර් 773 කින් සමන්විත දෙවන දියකබන්නය ලෙස දියකබන දෙකක ඉදිකිරීම් කටයුතු වලින් සමන්විත වේ. මෙහි හෙක්ටෝර් 10 ක පමණ ප්‍රදේශයක සම්පූර්ණයෙන්ම දේවර කටයුතු සඳහා භාවිතා කරනු ඇති. වාණිජ වට්නාමකමින් යුත්ත මෙම වරායයි ප්‍රථම ඇයරේ දී වොන් 5,000 (DWT) ක බරක් ගෙන යා හැකි තොකා සඳහා සේවා සපයනු ඇති. මෙම වරාය ව්‍යාපෘතිය අවසාන වීමන් සමග වෙළෙඳාම, දේවර කටයුතු වැඩිහිපුණු වීම මෙන්ම කුඩා කර්මාන්ත ඇතිවීම මිනින් ප්‍රදේශවාසීන්ට නව ආයුර්ම් උප්පාදන මාර්ග තීර්මාණය වනු ඇති. මෙම නිසා මෙම වරාය ව්‍යාපෘතිය තුළින් විශාල වශයෙන් රැකියා අවස්ථා බිජිවන අතර, ප්‍රදේශවාසීන්ගේ ජ්වන තත්ත්වය ඉහළ යනු ඇති. ගොඩිනිම්න් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගතවන කාලය මෙන්ම වැයවන පිරිවැය අඩුකර ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන නැගෙනිටිර සිට රටෙහි අනෙකුත් ප්‍රදේශවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ද මෙම වරාය තුළින් පහසුකම් සැලසෙනු ඇති.

## ନିଗମନ୍ୟ କହ ତୁଳିର ଗମନ୍ୟମଗ

කෙලේය. ගෝලිය ආර්ථික අර්බුදයේ ප්‍රතිඵ්‍යායක් ලෙස 2009 වර්ෂයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 2 දක්වා සියයට 30.9 කින් අඩු විය. 2009 දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම රුපියල් බිලියන 23 දක්වා සියයට 7.2 කින් ද මෙහෙයුම් වියදුම් රුපියල් බිලියන 21 දක්වා සියයට 4.1 කින් ද අඩු විය. එහෙත් 2009 දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වරාය සංවර්ධන ව්‍යාපෘතින් සඳහා රුපියල් බිලියන 9.3 ක ප්‍රාග්ධන වියදුමක් දරන ලදී.

වරාය සේවාවන්ට පත්‍රින ඉහළ තරගකාරීන්ට වයස සහ රට තුළ සිදු කෙරෙමින් පත්‍රින ප්‍රධාන වරාය සංවර්ධනවාපාතින් පිළිබඳව සලකා බැලීමේදී උපායි නිලධානව ව්‍යාපාර ආකෘතියක් තුළ වරාය ක්‍රියාකාරකම හැඩැගැස්වීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් සට්‍රිත් ඒමිය ගේට්වේ එර්මිත්ලේනි ක්‍රියාකාරීන්ට සිදු පිළිබඳව සැලකීමේ දී රාජ්‍ය-පොදුගලික හමුල්කාරීන්ට සාර්ථකත්වය සනාථ වී ඇත. කරගෙනයාමේ සාර්ථකත්වය සනාථ වී ඇත.

## පළ සම්පාදන සහ වාර්තාරා

නාගිරිකරණය ඉහළයාම්, සේවන පැවතීම් වෙනස්වීම සහ වාණිජමය සහ කාර්මික කටයුතු ප්‍රසාදරණය වීමත් සමග නල ජලය සඳහා ඉල්ලුම් අඛණ්ඩව ඉහළ යමින් පවතී. 2009 දී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය (ජ.ජ.ස.ජ.ම.) විසින් නල ජල සම්බන්ධතා 80,060 ක් සපයා ඇති

අතර, එය කරමාන්ත හා ව්‍යාපාර ආයතන ද ඇතුළුව ලබාදුන් ජල සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 1.3 ක් දක්වා ඉහළයාමට හේතු විය. පිරිසිදු පානීය ජලපහසුකම් ලැබෙන කුවුම්හ ප්‍රමාණය සියයට 84.8 ක් (ගහ ඒකක ආදායම් සහ වියදුම් සම්ක්ෂණය 2006/2007, ශ්‍රී ලංකා මහ බැංකුව) වන අතර එය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සැසැදීමේදී සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතී. කෙසේ වුවද, දැනට නල ජල පහසුකම් ලබාදී ඇති කුවුම්හ සහ ව්‍යාපාර ආයතන ප්‍රමාණය සියයට 35.5 ක් පමණි.

2009 දි ජල සම්පාදනයේ ධරිතාව සහ බෙඳුහැරීමේ ජාලය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘති කිහිපයක් කියාත්මක කෙරෙමින් පැවතුණි. මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියරේ දෙවන පියවර, මහනුවර නගරයේ දකුණු ජල සම්පාදන ව්‍යාපෘතිය, තුවර්ලියිං දිස්ත්‍රික්කයේ සමූහ නගර ජල සම්පාදන ව්‍යාපෘතිය, කිරීදිය ජල සම්පාදන ක්‍රමයේ පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, කොළඹ නගරයේ උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන පියවර, කැළණි දකුණු ඉටුවර ජල ප්‍රවිත්තාගාරය සහ මහ කොළඹ ජල පුනරුත්ථාපන ව්‍යාපෘතිය මෙයට අයත් විය.

2009 දී ජා.ජ.ස.ජ.ම.යේ මූල්‍ය තන්ත්වය වැඩිඩියුණු විය. 2009 පෙබරවාරි මාසයේ සිට බලපෑවැන්වන පරිදි ජල ගාස්තු සංශෝධනය කිරීම එහි ආදායම මත සැලකිය යුතු දෙනාත්මක බලපෑමක් ඇති වී තිබේ. මූලික වශයෙන්ම ජල ගාස්තු සංශෝධනය හේතුවෙන් 2009 දී මූල්‍ය ආදායම සියයට 36 කින් ඉහළ යාමන් මෙහෙයුම් හා නඩත්තු පිරිවැය සියයට 10.4 කින් පමණක් ඉහළ යාමන් නිසා ජා.ජ.ස.ජ.ම. 2009 දී රුපියල් මිලයන 192 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කළේය. විවිධ හේතුන් නිසා ගිණුම්ගත නොවන ජලය ඉහළ මට්ටමක පැවතීම, ජා.ජ.ස.ජ.ම.යේ කියාකාරිත්වයට බාධා පමණවයි.

ගිණුම්ගත නොවන ජලය, මහ කොළඹ ප්‍රදේශයේ  
සියලට 36 ක් පමණ ද ප්‍රාදේශීය මට්ටමේ සියලට 25  
ක් පමණ ද වේ. ජලය බෙදාහැරීමේ ජාලය අබැවුම්  
නිසා ජලය විශාල වශයෙන් කාන්ත්‍රියීම, නීති විරෝධී  
ජල සම්බන්ධතා සහ ජල මාපකවල පවතින දේශ,  
ගිණුම්ගත නොවන ජලය සඳහා මූලික හෙතුන් වේ.  
කරමාන්තකාලාවල අපද්‍රව්‍ය සහ අපවිතු ජලය සුදුසු  
ආකාරයට බැහැර නොකිරීම, සනු අපද්‍රව්‍ය ගොඩගැසීම  
සහ කාමි රස්සායනික ද්‍රව්‍ය භාවිතය වැනි අනෙකත් මිනිස්

| ඉලුම් ප්‍රතිඵලය           | ජාතික ජෞන්‍ය සංඝ මෙහෙයුම් අනුව ප්‍රතිඵලය |              | ජාතික ජෞන්‍ය සංඝ මෙහෙයුම් අනුව ප්‍රතිඵලය |         |
|---------------------------|--|--------------|--|---------|
|                           | 2008                                     | 2009(අ)      | 2008                                     | 2009(අ) |
| මුළු ජල සම්පාදන යොශනා     |  |              |  |         |
| කුම ගණන (අ)               | 309                                      | 310          | 0.3                                      | 0.3     |
| වසර තුළදී සපයන ලද නව ජල   |  |              |  |         |
| සම්බන්ධතා ගණන             | 108,039                                  | 80,060(අ)    | 21.0                                     | -25.9   |
| සපය ඇති මුළු ජල සම්බන්ධතා |  |              |  |         |
| ගණන (අ)                   | 1,186,931                                | 1,266,991(අ) | 10.0                                     | 6.7     |
| මුළු ජල නිෂ්පාදනය         |  |              |  |         |
| (සන මිටර් මිලයන)          | 440                                      | 449(අ)       | 3.8                                      | 2.0     |
| ආදායම් රහිත ජලය (%)       |  |              |  |         |
| මහ කොළඹ                   | 37.9                                     | 36.2(අ)      | 0.0                                      | -4.4    |
| ප්‍රාදේශීය                | 24.9                                     | 24.9(අ)      | -6.5                                     | 0.0     |

தியாகாரகம் ஹெவேன் தல மூலாக அபவிது வீம நிசு பஸ்திய காலய பூர்வம் தலய பிரசிட்டி கிரிமெட் ஆரிய பூநி பிரிவை ஒஹல மோசீ திரெ. உம நிசு, தீஞ்சுமினை நொவன தலய சூலகிய பூநி மேவுமென் அவுகிரிமெட் ஆவீ தியாமார்த தநயநு அதர தல டீபண்ய அவும் கிரிம சுதா டி லந்தூர் ஆரிய யநு வீ.

කාමිකාර්මික අංශයේ එලඟයිනාවය වැඩිකිරීම සඳහා වාරිමාරුග අංශය වැදගත් මෙහෙයක් ඉටුකරයි. කාමිකාර්මික අංශයේ එලඟයිනාවය වැඩිකිරීම සඳහා නව ජල සම්පත් සංවර්ධනය කිරීම සහ දැනට තිබෙන ජලාග හා වාරි යෝජනා ක්‍රම ප්‍රතරුත්ථාපනය කිරීම සහ වැඩියුණු කිරීම වත්මන් වාරිමාරුග ප්‍රතිපත්තිය මගින් අවධාරණය කරයි. වාරිමාරුග පහසුකම් වැඩියුණු කිරීම සඳහා වාරිමාරුග ව්‍යාපෘති කිහිපයක් හිඳුවා මක වෙමින් පැවැතිණි. 2009 දී වාරිමාරුග දෙපාර්තමේන්තුව වගා බිම ප්‍රමාණය හෙක්ටයාර 8,000 කින් වැඩිකිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක පිරිවැයක් යටතේ තොරාගත් ප්‍රධාන වාරිමාරුග යෝජනා ක්‍රම කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේය. දැනුරු මය, රුමුක්කන් ඔය, මැණික් ගග සහ කැකිරිබාව ජලාග, වාරිමාරුග දෙපාර්තමේන්තුව මගින් හිඳුවා මක අනෙකුත් ප්‍රධාන ව්‍යාපෘති වන අතර ඒ සඳහා වන පිරිවැය රුපියල් මිලියන 1,382 කි. නැගෙනහිර නාලෝදය වැඩසටහන යටතේ රුපියල් මිලියන 1,990 ක මූල්‍ය පිරිවැයක් යටතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල යෝජනා ක්‍රම කිහිපයක් ආරම්භ කර තිබේ. උතුරු වසන්තය වැඩසටහන යටතේ රුපියල් මිලියන 835 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ වුවනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල වාරිමාරුග යෝජනා ක්‍රම කිහිපයක් ආරම්භ කරන ලදී.

### **3.3 සමාජ යටිනල පහසුකම් පිළිබඳ ප්‍රතිපත්ති, භාෂණතික රාමුව හා කියාකාර්ථන්වය**

සමාජ යටිතල පහසුකම් අංශයෙන් ශ්‍රී ලංකාව ලගාකරගෙන ඇති ප්‍රංශසහිය දියුණුවට මූලිකවම හේතු වුයේ සැමට තොමිලේ අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා අඛණ්ඩව ඉහළ අයටේ ප්‍රතිපාදන වෙන්කිරීමයි. ආයු අලේක්ෂාව, සාක්ෂරතාවය වැනි මූලික සමාජ සංවර්ධන දැරුක මගින් මතිනු ලබන සමාජ සංවර්ධන මට්ටම සැලකීමේ දී ශ්‍රී ලංකාව, රට සම මට්ටමේ ආදායම ලබන රටවල්වලට වඩා බොහෝ ගෙහින් සිටින ප්‍රතර ගෙහළ ප්‍රාථමික ලුණ රටවල් හා

සෞඛ්‍ය

සියලුම රජයේ රෝහල් මගින් නොමිලයේ සෞඛ්‍ය සේවා සැපයීමේ සිය දිගුකාලීන ප්‍රතිපත්තිය රජය අධිකාරීව ක්‍රියාත්මක කළේය. 2009 දී, සෞඛ්‍ය සඳහා රජයේ මූල්‍ය වියදම රුපියල් බිලයන 71.4 ක් වූ ඇතර, එය ද.දේ.නි.යෙහි ප්‍රතිගෙයක් ලෙස සියට 1.5 ක් පමණ විය. ඇදන් 68,897 ක් සහිතව රජයේ රෝහල් 555 ක් ඇති අතර, එමගින් පුද්ගලයින් 1,000 කට ඇදන් 3 බැහින් ඇති බව පෙන්නුම් කරයි. පුද්ගලයන් 1,500 කට එක් වෙළදාචවරයෝක් බැහින් සූයුසකම් ලත්

3.3 සංඛ්‍යා  
සටහන

සෞඛ්‍ය සේවයේ මුලික ලක්ෂණ

| සිරුත්‍ය                            | 2008   | 2009 (රු) |
|-------------------------------------|--------|-----------|
| රාජ්‍ය අංශය                         |        |           |
| රෙඛ්හේ සංඛ්‍යාව (බටහිර වෙවුදු සේවය) | 619    | 555(අඟ)   |
| අදැන් සංඛ්‍යාව                      | 65,835 | 68,897    |
| ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඒකක (අු)      | 411    | 475       |
| වෙවුදාවරුන් සංඛ්‍යාව                | 13,026 | 13,633    |
| සහකාර වෙවුදාවරුන් සංඛ්‍යාව          | 1,229  | 1,198     |
| හෙද සේවක සංඛ්‍යාව                   | 22,996 | 25,549    |
| උපස්ථිරයක සංඛ්‍යාව                  | 7,184  | 8,301     |
| පොදුගලික අංශය                       |        |           |
| රෙඛ්හේ සංඛ්‍යාව (බටහිර වෙවුදු සේවය) | 220    | ල.ල.නා.   |
| අදැන් සංඛ්‍යාව                      | 8,850  | ල.ල.නා.   |
| ආපුරුවේද වෙවුදාවරුන් සංඛ්‍යාව (අු)  | 19,054 | 19,529    |
| රජයේ මූල සෞඛ්‍ය වියදම (රු.බිලයන)    | 74.5   | 71.5      |
| වර්තන වියදම                         | 55.9   | 58.8      |
| ප්‍රාග්ධන වියදම                     | 18.7   | 12.7      |

(අ) තාවකාලික මූලයන්: සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ


|   |   |
|---|---|
| (අ) 2009 වර්ත තුදු රජයේ රෝහල් සම්බන්ධයෙන දියුකුතා ලද නාවත්‍රි වෘත්තීය යටතේ රෝහල් 64 ක් ප්‍රාථමික සොබන සංස්කී එකක ලෙස විවිධරණය කිරීම් ලැබේ | ඇමුතනායය<br>ආපුරුවේද ගොමසාරිස්<br>දෙපුත්‍රේමුන්ගේව<br>මූලද යා තුමස්මාදන<br>අමුතනායය<br>ඩිලැක් මෙහෙම වැංච් |
|---|---|

(අ) මුද්‍රම ගෙවන්න යාල ප්‍රථමික  
සෞඛ්‍යත්වයට්ටේ ඒකක ලෙස  
නැවත ව්‍යුහාත්මකය කළ ඇතර  
මේ ගෙවන්න රුපය රෝහ්ල 64ක්  
ප්‍රථමික සෞඛ්‍යත්වයට්ටේ ඒකක  
ලෙස ව්‍යුහාත්මකය කරන ලදී.

(ଅ) ଆୟର୍‌ଲେନ୍ କୋମ୍ପାର୍ସ୍  
ଡେପାର୍ଟମେଣ୍ଟ୍‌ରେ ଲିଯାପଦିନ୍‌ରୀ ଲେ  
ଅନ୍ତି ଆୟର୍‌ଲେନ୍ ଲେବଲ୍‌ସର୍ଜନ୍‌ଟ୍‌ରୁଙ୍କୁ.

## 3.5 රුප සටහන

## සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වූ රුපයේ වියදම



වෛද්‍යවරුන් 13,633 ක් දී, පුද්ගලයින් 800 කට එක් හෙදියක් බැඳින් හෙදියන් 25,549 ක් දී සෞඛ්‍යය අංශයේ සේවා තියුක්ත වූහි. රටේ සෞඛ්‍යය සේවා සැපයීමේ දී පොදුගලික අංශය සැලකිය යුතු කාර්යාලයක් ඉටුකරයි. වර්තමානයේදී, පොදුගලික අංශය වසරකට අභ්‍යන්තර රෝගීන්ගෙන් සියයට 5 කට පමණ දා බැඳිර රෝගීන්ගෙන් සියයට 5 කට පමණ දී සේවය සපයයි. කෙසේ වුවද, පාරිභෝගිකයාගේ ආරක්ෂාව පිළිබඳ සමස්ත වගකීම හා පාරිභෝගිකයා ගෙවන මුදලට විනිනා සේවයක් ලැබීම තහවුරු කිරීමේ වගකීම රුපය සතුවන නිසා රෙගලාසි ඉතා වැදුගත් මෙහෙයුක් ඉටුකරයි. 2007 දී ස්ථාපිත කරන ලද පොදුගලික සෞඛ්‍යය සේවා නියාමන සභාව විසින් පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නියාමන රාමුව ගක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

එන්නත් මගින් වැළැක්විය හැකි රෝග තුරන් කිරීම මගින් බොවන රෝග කෙරෙහි අවධානය යොමුකිරීමෙන් හා මාතා හා ලදුරු සෞඛ්‍ය වර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාව සෞඛ්‍ය අංශයේ විජිතයේ තත්ත්වයක් අත්කරගෙන තිබේ. කෙසේ වුවද, සමහරක් බොවන රෝග විශාල වගයෙන් පැවතිරයාම මගින් වර්තමානයේදී සෞඛ්‍ය අංශයේ මෙම ජයග්‍රහණ අභ්‍යන්තරයේ ලක්ෂිත තිබේ. ජනගහනය වයස්ගතවීම, ජ්වන ගෙවිය වෙනස්වීම සහ නාගරිකරණය, මෙම බොවන රෝගවල සිට බොවන රෝග දක්වා රෝගවල සංක්‍රාන්තියක් ඇතිවීමට බලපෑ හේතුන් වේ. 1991-2001 කාලපරිච්ඡේදය සඳහා වූ වයස් - ප්‍රමාති දත්ත විශ්ලේෂණයක් මගින් ශ්‍රී ලංකාවේ බොවන නිද්‍යාගත රෝගවලින් මරණයට පත්වන සංඛ්‍යාව බොහෝ දියුණු රටවල්වලට වඩා සියයට

20-30 කින් ඉහළ බව පෙන්වා දී ඇත (ලේක බැංකුවේ වයස්ගත ජනගහන අධ්‍යාපනය 2008). හාද රෝග, දියවැඩියාව, නිද්‍යාගත ශේෂන රෝග, වකුගබු ආබාධ සහ පිළිකා ශ්‍රී ලංකාවේ වාර්තා වන ප්‍රධාන බොවන රෝග වේ. බොවන රෝග ඉහළයාමේ ප්‍රවණතාවය හේතුවෙන් සෞඛ්‍යය අංශය සඳහා රුපයේ සම්පත් වෙන්කිරීම මත පිබනයක් ඇති කරමින් සෞඛ්‍යය සේවා සඳහා අතිරේක ප්‍රතිපාදන සඳහා ඉල්ලුමක් ඇති කර තිබේ. නිද්‍යාගත බොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා සෞඛ්‍යය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය විසින් ජාතික ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් සකස් කර තිබේ.

සමහරක් බොවන රෝග නැවත නැවතත් මත්වීම, රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ දියුණුවට තරේෂනයක් වී තිබේ. 2009 දී බෙංගු රක්කපාත උණ පැතිරයාම නිසා සමස්ත සෞඛ්‍යය ක්ෂේත්‍රය දැඩි පිඩාවට ලක් විය. බෙංගු උණ රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළයාම, බෙංගු උණ පැතිරීම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පෙන්වයි. මේ අතර, 2009 දී ශ්‍රී ලංකාවෙන් නව තුන්ග්ලුවෙන්සා (AH1N1) රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වූ අතර මෙම රෝගය බොවීම වැළැක්වීම සඳහා සෞඛ්‍යය බලධාරීන් විසින් කඩිනම් පියවර ගන්නා ලදී.

2009 දී සෞඛ්‍යය සේවා ව්‍යාපාති කිහිපයක් ක්‍රියාත්මක වෙතින් පැවතුණි. මානුෂීය මෙහෙයුම්වලින් පසු උතුරේ අභ්‍යන්තරිකව අවතැන්වුවන් 300,000 කට ආසන්න සංඛ්‍යාවකට අවශ්‍ය කඩිනම් සෞඛ්‍යය සේවා සැපයීමේ විශාල අභ්‍යන්තරයකට සෞඛ්‍යය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය මුහුණ දුණි. මෙම අභ්‍යන්තරිකව අවතැන්වුවන්ට පහසුකම් සැලැස්ම සඳහා සෞඛ්‍යය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයට අවශ්‍ය සම්පත් රට තුළින් මෙන්ම රටෙන් පිටතින් ද ලොගැනීමට සිදුවූ අතර පළාත් සෞඛ්‍යය දෙපාර්තමේන්තුවල සහයෝගීය ද ඇතිව කඩිනම් සෞඛ්‍යය අවශ්‍ය සෙවා සැපයීමට මෙන්ම රෝග පැතිරීම වැළැක්වීම සඳහා අභ්‍යන්තරික සමග සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය. මෙයට අමතරව, සහන ගම්මානවල රෝගල් පහක් ස්ථාපිත කිරීම, බාහිර රෝගීන්ට සේවය ලබාදීම සඳහා ප්‍රාථමික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථාන 28 ක් ස්ථාපිත කිරීම, අභ්‍යන්තරික සැලැස්ම්වල විශ්වාස්‍ය වෛද්‍යවරුන් සහභාගි වන විධිමත් සායනවලට අමතරව විශ්වාස්‍ය සායන පැවතුවීම, සහන ගම්මානවලට ප්‍රාථ්‍යා සෞඛ්‍යය සේවා හඳුන්වා දීම, සහන ගම්මානවලට සෞඛ්‍යය

සේවා සඟපිම සඳහා අවශ්‍ය මානව සම්පත් සංවලනය කිරීම සහ අභ්‍යන්තරකට අවතැන්වුවන්ගේ ජීවන රටාව සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම ඉලක්ක කරගතිමින් විශාල මතෙන් විද්‍යාත්මක ක්‍රියාකාරකම් පැවැත්වීම මගින් රෝහල් වැඩිදියුණු කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ හා පෙළුම් අමාත්‍යාංශය විසින් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සෞඛ්‍ය ආයතන වලට සහයෝගය ලබාදෙන ලදී. 2009 දී උතුරු සහ නැගෙනහිර පළාත් ඉලක්ක කරගතිමින් යාපනය සහ මධ්‍යස්ථාන විසින් රෝහල් සහ අක්කරෙයිපත්තුව මූලික රෝහල වැඩිදියුණු කිරීම යන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කෙරෙමින් පැවතුණු.

අධ්‍යාපනය

මානව ප්‍රාග්ධන සංවර්ධනය, රටක තිරසාරු ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් ලෙස හදුනාගෙන තිබේ. විශේෂයෙන්ම දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කරගත් රටකට මෙය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය සහ ප්‍රාසල්වලට ඇතුළත්වීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින අතර මෙම ද්රේශක සම්බරක් දියුණු රටවල් හා සම මට්ටමේ පවති. බලයට පත් වූ සැම රුපයක්ම නිදහස් අධ්‍යාපනය වැශිදියුණු කිරීමට හා අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි කැපවීමකින් කෙටුතු කළ අතර එමගින් ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවේශවීම සඳහා සැමට සම අවස්ථා ස්ලයන ලදී. කෙසේ වුවද, රජයේ අධ්‍යාපන පදනම් විසින් බිජිකරන මානව ප්‍රාග්ධනයේ ගුණාත්මකභාවය ගුම වෙළෙඳපොල අවශ්‍යතාවයන්ට අනුකූලව වෙනස් වී නොමැති. මෙම ගැටුව පසුගිය කාලය පුරාම මත හේදයට තුළු දුන් නමුත් ආර්ථික කටයුතු සඳහා පෝද්ගලික අංශයේ හම්කාව සැලකිය යුතු මට්ටමකින් ඉහළයාම හේතුවෙන් මැති කාලයේ දී මෙම ගැටුව වඩාත් තීවු වී ඇත. කාර්මික සහ වාන්තිය පූහුණුවේ වැදගත්කම අවම කොට සාමාන්‍ය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කිරීම පූහුණු ගුම බලකායේ හිගයට සහ උගත් තරුණයන් අතර සේවා විශුක්තියට ආශ්‍යා වශයෙන් හේතු වී ඇත.

නව දැනුම පිළිබඳ මං සෙවීමට භා එය ගුම් වෙළඳපොලේ ගතික අවශ්‍යතා සමග ගැලපීම සඳහා ආයෝජනය කිරීම වැදගත් වේ. සාමාන්‍ය අධ්‍යාපනයේ මෙම ගැටවලට විසඳම්ක් ලෙස පාස්ස්වල ප්‍රතිනි

අවධානය වෙත දැක් අවධානයක් යොමුකරින් පහළ සිට ඉහළට සහ ඉහළ සිට පහළට සැලසුම් කිරීමේ ක්‍රමවේදයක් භාවිතා කරමින් 2006 - 2010 කාලය ආවරණය වන පරිදි මැදිකාලීන, විස්තරාත්මක අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන රාමුව සහ වැඩසටහන (ESDFP) දියුණු කරන ලදී. මූලික හා ද්විතීයික අධ්‍යාපනය සඳහා ප්‍රියාරියීමට සම අවස්ථා ලබාදීම, මූලික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, අධ්‍යාපනයේ ආර්ථිකමය කාර්යක්ෂමතාවය ඉහළ

නැවැම් සහ සම්පත් බෙදාහැරීමේ සමානාත්මකාවය වැඩිදියුණු කිරීම, අධ්‍යාපන යහපාලනය සහ සේවා සැපයීම ගක්තිමත් කිරීම යන මූලික ප්‍රතිපත්තිය තේමාවන්ගෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන රාමුව සහ වැඩසටහන සමන්විත වේ. විෂයමාලා සංශෝධනය පිළිබඳ වර්තමාන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, මගින් විභාග වෙත ගොමු වූ විෂයමාලා පදනම් කරගත් අධ්‍යාපන පරිපාලියක සිට සුදුසුකම් පදනම් කරගත් අධ්‍යාපන පරිපාලියක් වෙත මාරුවීම, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ මුළුන්ට ජීවන කුසලතා ලබාදීම අරමුණු කොටගෙන සකස් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ද පාසල් මට්ටමෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය “ඉසුරු පාසල්” වගයෙන් පාසල් 150 ක් ණුහුනාගෙන තිබෙන අතර, ජාතික පාසල්වලට ඇතුළත්වීමට පවතින ඉහළ ඉල්ලුමට පිළියමක් වගයෙන් තොරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල මෙම ‘ඉසුරු පාසල්’ ද්විතීයික අධ්‍යාපනය සඳහා ජාතික පාසල් මට්ටමට දියුණු කිරීමට අරමුණු කරගෙන තිබේ. 2012 අවසානයේ දී ‘ඉසුරු පාසල්’ සංඛ්‍යාව 325 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

ඉතුරු සහ නැගෙනහිර පළාත් මූල්‍යානුෂ්‍ය සමග යුද්ධයෙන් පිඩාවට පත් වූ සියලුම පාසල් යන වයසේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තොරතුරු හා පළාතේ ව්‍යවහාර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පාසල් යළි නගාසිවුම් සඳහා රුවියල් මිලියන 40 ක් වෙන්කර ඇත. අමාත්‍යාංශය විසින් අවතැන් වූ සහ සහන ගම්මානවල වෙශෙන පාසල් සිසුන් සඳහා තාවකාලික පංති කාමර, නිල අඹුම්, මෙස - පුවු, පෙළ පොත්, ඉගෙනුම් උපකරණ හා අනෙකුත් මූලික පහසුකම් ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කර ඇත. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මගින් පවත්වන අධ්‍යාපන පායමාලාවල ගුණාත්මක බව අධික්ෂණය කිරීම සඳහා වෙනම ඒකකයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන ලේකම් කාර්යාලය තුළ පිළිවුවා තිබේ. එම තනත්ව සහතික සහ මගින් 2009 වසර තුළ විශ්වවිද්‍යාල 3 ක

විමර්ශන කටයුතු පවත්වා ඇත. මේ අතර, බාහිර උපාධි පායමාලා නියාමනය සඳහා අන්තර්වාර මණ්ඩලයක් පත් කර ඇති අතර බාහිර උපාධි සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සාකච්ඡා කර තිබේ. විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනාධියන කාර්ය මණ්ඩල සේවකයින්ගේ කුසලතා වර්ධනය සඳහා කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇත. උසස් අධ්‍යාපනය සඳහා පොදුගැලික අංශයේ දායකත්වයේ ඇති වැදගත්කම හඳුනාගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන විසින් පොදුගැලික අංශයේ ආයතන 8 කට තොරාගත් පායමාලා සඳහා උපාධි පිරිනැමීමේ අවස්ථාව ලබා දී ඇත. මේ අතර, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 (අ) වගන්තිය යටතේ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය, පායමාලා 2 ක් සඳහා උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම මගින් පිළිගෙන ඇත. මෙයට අමතරව, පුරුම උපාධි අධ්‍යාපනයේ අදාළත්වය සහ ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (IRQUE) යටතේ පොදු ජාතික උපාධි අධ්‍යාපන කළමනාකාරීත්ව තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට මූලික කටයුතු සිදුකර තිබේ. මෙය සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කිරීම, අධික්ෂණය සහ ඇගැයීමේ සාකච්ඡා වැඩිහිටි අනුගමන ප්‍රතිචාර අනුගමනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට උපකාරී වනු ඇත. තොරාගත් විෂය ක්ෂේත්‍ර සඳහා ඉහළ ගුණාත්මකභාවයකින් යුත් පොදුගැලික විශ්වවිද්‍යාල පිහිටුවීම, අනුබද්ධ විශ්වවිද්‍යාල පිහිටුවීම, එවාට අදාළ යටිතල පහසුකම් සැපයීම, ඒකාබද්ධ උපාධි ලබාගැනීමට අවස්ථාව සැලසීම, දුරස්ථා අධ්‍යාපන වැඩසටහන් ලබාදීමට කටයුතු කිරීම අදිය මගින් පොදුගැලික අංශ දිරිමත් කිරීම සඳහා විකල්ප ක්‍රම අනුගමනය කිරීම පිළිබඳව රජයට සෞය බැලිය හැක. මේ අතර, ගුණාත්මක බව ඉහළ නැංවීම, විශ්වවිද්‍යාල වරම ලැබීමේ අවස්ථා ඉහළ නැංවීම සහ ව්‍යාපෘතිය පරිසරයක් ඇති කිරීම යන කරුණු ඉලක්ක කර

ජාතික නිවාස ප්‍රතිපත්තිය මගින් පෙළද්‍රලික අංශයේ ආයතනත්වය දෙරුයමත් කිරීමේ අවශ්‍යතාවය, රජයේ ඉඩම් උපරිම ආකාරයෙන් වඩාත් එලඟී ලෙස යොඳුගැනීම සහ අවශ්‍ය මූලික පහසුකම් සැපයීම මගින් පවතින නිවාස උපරිම ලෙස ප්‍රයෝගනයට ගැනීම අවධාරණය කරයි. ආදායම මට්ටම්වල ඉහළයාම සහ ජ්වන රටාව වෙනස්වීම හේතුකොටගෙන ඉහළ සහ මධ්‍යම පාන්තිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීමේදී පෙළද්‍රලික අංශය මූලිකත්වය ගෙන කටයුතු කරන අතර අඩු ආදායම්ලාභීන් සහ වෙනත් විශේෂීත කණ්ඩායම්වලට නිවාස පහසුකම් සැලසීමට රජය කියා කරයි.

හේතු කිහිපයක් නිසා 2009 දී නිවාස අංශයේ වර්ධනයට බාධා පැමිණුණි. ශ්‍රී ලංකාවේ නිවාස ඉල්ලුම සහ සැපුමුල අතර, පවතින පරතරයට ප්‍රධාන හේතුන් වන්නේ ඉහළ ගාය පොලී අනුපාතික, සාලේක්ස් වශයෙන් ඉහළ මිල ගණන් හේතුවෙන් මධ්‍යම භා ඇඩ ආයම්ලාජීන්ට නිවාස මිලේ ගැනීම පසිරි වේ,

බ�ංකු සහ ක්ෂේප මූලය සමාගම් අඩු ආදායම්ලාභීන් ඉලක්ක නොකිරීම, ගෙය පහසුකම් පිළිබඳ තොරතුරු අඩු මට්ටමක පැවතිම සහ ස්ථීර මාසික වැටුපක් නොලබන සේවකයින්ට ගෙය දීමට බ�ංකුවල ඇති නොකුමැත්තයි. රටේ පවතින නිවාස අවශ්‍යතාවය ඉහළ මට්ටමක පැවැතියද, එම අවශ්‍යතාවයට වඩා නිවාස සම්බන්ධයෙන් ඇති සඡල ඉල්ලුම අඩු මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ නිවාස ගෙය වෙළෙඳපොල පාලුවීම හේතුකොටගෙන නිවාස උකස් ගෙය ලබාගැනීමේ හැකියාව සීමාවේ ඇති බැවින් ජනගහනයෙන් සියයට 3-4.5ක්වැනි අඩුප්‍රතිශතයක් නිවාස උකස් ගෙය ලබාගැනීම ඇතේ. 2009 දී බ�ංකු අංශය මගින් ලබාදුන් නිවාස ගෙය වල වටිනාකම රුපියල් බිලියන 167.8 වන අතර, එය 2008 ට සාපේක්ෂව සියයට 1.5 ක පහළ යාමක් පෙන්වුම් කරයි. මේ අතර, ගෙබිනාගිලි ද්‍රව්‍යවල මිල ගණන් පසුගිය වසර කිහිපය පුරා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ලෝක අර්ථීක අවපාතය හමුවේ ආර්ථිකයේ ඇතිවූ පසුබැම ද නිවාස වෙළෙඳපොල කෙරෙහි අහිතකර ලෙස බලපා ඇතේ.

නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය 2009 දී නිවාස සංවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළේය. ගම නැගුම නිවාස වැඩිලිල්ලවල, රාජ්‍ය සේවකයින්ගේ නිවාස ව්‍යාපෘතිය, පල්ලේමුනෙයි නිවාස යෝජනා ක්‍රමය, වතු නිවාස යෝජනා ක්‍රමය සහ ජනසේවන නිවාස ප්‍රතිපාදන වැඩසටහන, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ප්‍රධාන නිවාස ව්‍යාපෘති වේ. ගම නැගුම නිවාස යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ වනුයේ ගම 14,000 ක් ජීවත්වන අඩු ආදායම්ලාභී දිලිංග පවුල්වලට ස්ථිර නිවාස ලබාදීමයි. මෙම වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නව නිවාස තැනීමටත්, පවතින නිවාස අඩත්වැඩියා කිරීමටත් අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබාදේයි. අමාත්‍යාංශය මූහුණ දී ඇති මූල්‍ය ප්‍රතිපාදනවල හිගකම නිසා බොහෝ නිවාස ව්‍යාපෘතින්ගේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවේ තිබේ. මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය සහ දේවර අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සඳහා සහ දේවර පවුල් සඳහා නිවාස ඉදිකර දීම කටයුතු කර තිබේ. “අපි වෙනුවෙන් අපි” වැඩසටහන යටතේ ඉපලෝගම ප්‍රදේශයේ නිවාස 1,620 ක් ඉදිකර අවසන් අතර, එහි දෙවන අදියර ලෙස භාරේවිපතානේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය. ජාතිය ගොඩනැගීමේ සහ වතු යටතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශය උතුරු සහ නැගෙනහිර

පලාත්වල නිවාස අඩුත්වැබියා කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර ප්‍රජා ප්‍රතිශ්‍යාපන සහ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේය.


### දිලිංකම තුරන් කිරීම

අඩු ආයතම්ලාභී පවුල්වල බොහෝ කළ පැවැති දිලිංකම තුරන් කිරීමට හෝ ඔවුන්ගේ ජීවිකාව පවත්වාගෙන යාමේ දී මූහුණුදීමට සිදුවන අවස්ථාව වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා සම්පත් ප්‍රති ව්‍යාප්ත කිරීම සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් තුළින් අපේක්ෂා කෙරේ. එම වැඩසටහන් දිලිං පවුල්වල ජීවිකාව කෙරෙහි අත්වැලක් සපයන අතර, එය සමාජ ආරක්ෂණ රහැන් වැඩපිළිවෙළ සමග එකාබද්ධ කිරීමෙන් වඩාත් සාර්ථක ලෙස දිලිංකම තුරන් කිරීමට අපේක්ෂා කරයි. සමාජ ආරක්ෂණ වැඩසටහනට දිලිං පවුල් වෙත ලබාදෙන මුදල් ආදාර, ආභාර සලාක, අතිරේක පෝෂණ උව්‍ය, මිල සහන සහ කළුකාර්මික යෙදුවම් සහන ඇතුළත් වේ. සමාජ ආරක්ෂණ රහැන් වැඩපිළිවෙළ දිලිං කමින් මිදීමට අත්වැලක් සපයන අතර, එය දිගුකාලිනව දිලිංකම තුරන් කිරීම සඳහා වැදගත් වේ. සමාජ ආරක්ෂණ රහැන් වැඩපිළිවෙළ යටතේ දිලිංකම තුරන්කිරීමේ ප්‍රධාන ක්‍රමෝපාය වනුයේ ක්‍රියා මූල්‍ය වැඩසටහන් හරහා ඉතා කුඩා ව්‍යාපාර බිජිකිරීමයි.

2009 වසරේදී සමාංධී කොමසාරිස් ජේනරාල් දෙපාර්තමේන්තුව යටතේ දිලිංකම තුරන් කිරීමේ විධි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරීණි. සමාංධී සහනාධාර වැඩසටහන, පෝෂණ දීමනා වැඩසටහන, අවනැන්වුවන්ට වියලි සලාක ලබාදීමේ

### 3.6 රජප සටහන

### සමාංධී ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව සහ මුළු පිරිවය



වැඩපිළිවෙළ, සමාංධී සමාජ ආරක්ෂණ වැඩසටහන, ‘සිප්බෙර’ ශිෂ්‍යන්ට වැඩපිළිවෙළ සහ භූමිතෙල් සහනාධාරය ප්‍රධාන වැඩසටහන් තුළට ඇතුළත් වේ. මිට අමතරව, සමාංධී අධිකාරිය විසින් ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. පවුල් මිලියන 1.6 ක් සමාංධී සහනාධාරය යටතේ ප්‍රතිලාභ ලැබූ අතර, ඒ සඳහා රුපියල් මිලියන 9,298 ක මුදලක් වැය විය. කෙසේ වුවද, දැනට ක්‍රියාත්මක වන වියලි සලාක බෙඟුදීමේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමේදී වඩාත් යෝගා පුදේශ, දිලිංකම සහ වයස් මට්ටම් ඉලක්ක කිරීම තුළින් ඉතා සම්පූර්ණ අධික්ෂණය කළයුතු අතර, එහි කාර්යක්ෂමතාව සහ පෝෂණ මට්ටම වැඩි දියුණු කිරීම ඉලක්ක කරගත යුතුය. රට තුළ ඉහළ මට්ටමක පවතින මන්දුපෝෂණය රටේ සමාජ

### 3.10 සංඛ්‍යාව සටහන

### සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව සහ ප්‍රඹුනයන්ගේ වටිනාකම (ආ)

| වසර  | සමාංධී සහනාධාර වැඩසටහන |                    | වියලි සලාක වැඩසටහන |                    | පෝෂණ දීමනා වැඩසටහන |                    |
|------|------------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|
|      | පවුල් සංඛ්‍යාව (ආ)     | වටිනාකම රු. මිලියන | පවුල් සංඛ්‍යාව (ආ) | වටිනාකම රු. මිලියන | පවුල් සංඛ්‍යාව (ආ) | වටිනාකම රු. මිලියන |
| 2004 | 1,864,058              | 8,593              | 155,048            | 2,226              | 103,967            | 218                |
| 2005 | 1,960,664              | 9,244              | 98,223             | 1,142              | 122,186            | 250                |
| 2006 | 1,916,594              | 10,570             | 122,269            | 1,359              | 186,211            | 576                |
| 2007 | 1,844,660              | 9,423              | 105,105            | 1,234              | 102,020            | 594                |
| 2008 | 1,631,133              | 9,967(ආ)           | 102,662            | 1,457              | 86,480             | 386                |
| 2009 | 1,600,786              | 9,298(ආ)           | 173,450            | 2,859              | 71,762             | 518                |

(ආ) සමාංධී වැඩසටහන වඩාත් තොදුකා ගත කිරීම සහ සමාංධීලාභීන්ගේ ආදාරය මට්ටම ඉහළයාම නිසා 2009 සහ 2009 දී සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව අඩුවිය.

(ආ) වර්ෂය අවසානයේදී

(ආ) භූමිතෙල් සහනාධාරය ද ඇතුළත්ව.

මූලයන්: සමාංධී කොමසාරිස් ජේනරාල් දෙපාර්තමේන්තුව මුදල් හා ක්‍රමයම්පාදන අමාත්‍යාංශය

සංවර්ධනයට අනියෝගයක් වන බැවින් මෙම සමහරක් ආහාර වැඩසටහන්, ප්‍රජා සංවර්ධන වැඩසටහන් සමග එක්කාබද්ධව ක්‍රියාත්මක කිරීමේ හැකියාව විමසා බැලීම අවශ්‍ය වේ.

රටේ ජනගහනයෙන් සියලු ය 32 කට සමඳ්ධි සහනාධාරය යටතේ ප්‍රතිලාභ ලබා දෙයි. සියලු ය 15.2 වූ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය (2006/2007 සම්ක්ෂණය) හා සැසිස්ථිමේදී සියලු ය 32 වූ සමඳ්ධිලාභීත්ගේ ප්‍රමාණය සැලකිය යුතු ඉහළ අයයක් ගෙන ඇති. මින් පැහැදිලිවන්නේ සමඳ්ධි සහනාධාර වැඩසටහන තවදුරටත් තාර්කිකරණය කිරීමට හැකියාවක් පවතින අතර එයින් අවශ්‍යම පුද්ගලයින් සඳහා වඩා වැඩි සහනාධාර ප්‍රමාණයක් ලබාදිය හැකි බවයි. මේ අතර, සමඳ්ධි සහනාධාරය ගම් මට්ටමින් ඉලක්කගත කිරීම 2009 දී ද ක්‍රියාත්මක විය.

## පරිසරය

පරිසර සංරක්ෂණය හා ඉහළ ආර්ථික වර්ධනය යන ඉලක්ක අතර තුළනයක් පවත්වාගැනීම දැඩි අනියෝගයකි. තුළ ලාභය මත පමණක් පදනම්ව සිදුවන තිරසාර නොවන පරිහැළුන රටාව, ස්වභාවික සම්පන් කෙරෙහි ඇති ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී ඇති

### විශේෂ සටහන 5

#### හඳුන්වීමා

ආරක්ෂා හරිතකරණය යනු පරිසරයට වන හානිය අවමවන අපුරුන් ස්වභාවික හා මානව සම්පන් ප්‍රාග්ධන ආයෝජනයෙන් වඩා වැඩි ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ව්‍යාපාර සහ යෝතන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමයි. හරිතාගාර වායු විමෝශනය අවම කිරීමෙන්, ස්වභාවික සම්පන් හාවිතය සීමා කිරීමෙන්, පරිසරයට අපද්‍රව්‍ය නිකුත්වීම අවම කිරීමෙන්, සමාජ පර්තරය අවම කිරීමෙන් සහ ස්වභාවික සම්පන්වල දිගුකාලීන රූ පැවැත්ම තහවුරු වන ලෙස හාවිතයට ගැනීමෙන් ද, පරිසරයට වන හානිය අවම කරගත හැක. හරිත ආරක්ෂා මගින් හරිත යකියා අවස්ථා උග්‍රකර ගතහැකි අතර එමගින් පරිසර දුෂ්‍රණය, මේහින්දාය උණුස්ම් වීම, ප්‍රනර්ජනනය කළ නොහැකි සම්පන්වල ක්ෂේරියෙන් ඇතුළත් පරිසර හානිය අවම කරගත හැකි අතර, තිරසාර ආරක්ෂා වර්ධනයක් උග්‍රකර ගතහැක. එබැවින්, ලොව බොහෝ රටවල රෘයන් මුළුන්ගේ ප්‍රතිපත්ති සහ ආයෝජන වෙනස් කිරීමෙන් සහ පරිසරයට හානි නොවන තාක්ෂණය යොඩාගැනීම, ප්‍රනර්ජනනීය

අතර එය පරිසර පද්ධතිවල සමතුලිතභාවය කෙරෙහි අනිතකර ලෙස බලපායි. සිදු ආර්ථික වර්ධනයක් උග්‍රකර ගැනීමට නම් වැඩි ස්වභාවික සම්පන් ප්‍රමාණයක් පරිහැළුනය කළයුතු අතර පරිසර සංරක්ෂණයට අවශ්‍ය පියවර නොගතහාන් වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිපදවීම නිසා පරිසරයට හානි පැමිණේ.

මෙම වසර තුළ පරිසර හා ස්වභාවික සම්පන් අමාත්‍යාංශ පරිසර සංරක්ෂණය සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ. රට තුළ සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා වෙරළ සහ සාගර පරිසරයට වන හානිය අවම කිරීම සඳහා එකස්ත් ජාතිත්ගේ පරිසර වැඩසටහන සහ ලෝක කරුයසාධන වැඩසටහනේ අනුග්‍රහයෙන් පරිසර හා ස්වභාවික සම්පන් අමාත්‍යාංශය කෙරේ, මැදි සහ දිගුකාලීන අරමුණු සහිත ජාතික කාරුයසාධන වැඩසටහනක් ක්‍රියාවත නාවා ඇති. මෙම වැඩසටහන මගින් සුදුසු රාජ්‍ය ප්‍රතිපාදන වැඩසටහන්, පරිසර දුෂ්‍රණ පාලන ක්‍රමවේද, පරිසර දුෂ්‍රණය වැළැක්වීම සඳහා වෙළෙදපොල සහ රාජ්‍ය මූල්‍ය දිරිගැනීම් ලබාදීම සහ සේවකයන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති. තිරසාර සංවර්ධනයක් සඳහා ඇති අනියෝග ජයගැනීම අරමුණු කරගෙන තිරසාර සංවර්ධනය සඳහා වූ ජාතික

### ආරක්ෂා හරිතකරණය

බලයක්තිය හාවිතය, ජල සම්පාදනය, හරිත ප්‍රවාහන ක්‍රම යොඩාගැනීම, හරිත ගොඩනැගිලි සහ තිරසාර කාෂේකර්මාන්තය හා වනාන්තර යනාදී විවිධ ක්ෂේත්‍රයන් වෙත මුදල් ආයෝජනය කිරීම මගින් හරිත ආරක්ෂා සඳහා ප්‍රතිපාදනයක් උග්‍රකර ගැනීමට කටයුතු කරයි.

වෙළෙදපොල බිඳවැළීම යන ඉතා ප්‍රකට ආරක්ෂා නාජාය මගින් ආරක්ෂා හරිතකරණය කිරීමේ අවශ්‍යතාවය මතුකරයි. ආරක්ෂා විසින් ස්වභාවික සම්පන්, මානව සම්පන් සහ මිනිසා විසින් නිපදවන ලද සම්පන් හාවිතයෙන් විවිධ වූ හාන්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබයි. නිෂ්පාදකයින් සහ පාරිහැළුගිකයින් පිළිවෙළින් නිෂ්පාදනයේ දී හෝ පරිහැළුනයේ දී ගනු ලබන තිරණ ප්‍රදෙක් මුළුන්ට දරන්නට සිදුවන පොදුගලික පිරිවැය හෝ පොදුගලික ප්‍රතිලාභ මත පමණක් පදනම් වේ. සැම නිෂ්පාදන හෝ පරිහැළුන ක්‍රියාවලියකදීම පොදුගලික පිරිවැය හෝ ප්‍රතිලාභ හැරුණු විට සමාජය මත පැටවෙන බාහිර පිරිවැය හා ප්‍රතිලාභ දැකිය හැක. මෙය ‘බාහිරතා ගැටුව්’ ලෙස හඳුන්වන අතර, එය එක් එක් එක් පුද්ගලයන්

1 මෙම අඩංගු දීන් හා නොරුදු සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, පරිසර හා ස්වභාවික සම්පන් අමාත්‍යාංශය සිය කානැදානාවය පළකරයි.

සම්බන්ධ සටහන  
වි.ස. 5.1

## කාර්මික විෂ්ලේෂණ පෙර සහ 2005 දී වායුගොලයේ අඩංගු ප්‍රධාන හරිතාගාර වායු ප්‍රමාණ

|                      | කාබන් බියෝක්සයිඩ්<br>(CO <sub>2</sub> ) | මිනේන්<br>(CH <sub>4</sub> ) | නයිටුස් ඔක්සයිඩ්<br>(N <sub>2</sub> O) |
|----------------------|---|------------------------------|--|
| කාර්මික විෂ්ලේෂණ පෙර | 280 ppb                                 | 715 ppb                      | 270 ppb                                |
| 2005                 | 379 ppb                                 | 1,774 ppb                    | 319 ppb                                |

ppb - මිලියනයකට කොටස්      ppb - මිලියනයකට කොටස්

මූලය: පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය

සම්බන්ධයෙන් වඩා යෝගී යැයි සැලකෙන දෙය සහ සමස්ක සමාජය කෙරෙහි වඩා යෝගී යැයි සැලකෙන දෙය අතර, පරස්පරතාවක් නිර්මාණය කරයි. වෙළඳපොල බිඳවැවේමට හේතුවන උක්ත පරස්පරතාව මගින් සාණ බාහිරතාවයන්, දුරිය හැකි මට්ටමක අඩු පිරිවැයක පවතිනතාක් සහ එම සාණ බාහිරතාවන් තමන්ම දරා ගැනීමට නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් එකත්වනතාක් ගැටුව මතු නොකරන බව පෙන්වා දේ (කෝස්, 1960)<sup>2</sup>. කෙසේ ව්වද, මෙම සාධක දෙක නොපාවතින අවස්ථාවන්හිදී නිෂ්පාදකය සහ පරිභෝගිතාය ආශ්‍රිතව පැන නැගින සාණ බාහිරතාව වෙළඳපොල බිඳවැවේම සඳහා හේතුවන අතර, එය යථාත්මකව පත්තිරිම සඳහා අත්‍යවශ්‍ය සාහෝත්‍යය පැවතින ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කිරීමට සිදුවේ. මෙම වෙළඳපොල බිඳවැවේමේ ප්‍රවානතාවය මගින් ආර්ථිකය හරිතකරණය කිරීමේ අවශ්‍යතාවය මතු කරනු ලබයි.

## හරිතකරණයේ අවශ්‍යතාවය

කාර්මික විෂ්ලේෂණයෙන් පසු ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන්ගේ, විශේෂයන්ම කාර්මික අංශයේ විකාශනයන් සමඟ, කර්මාන්ත අංශය මගින් කෙරෙන හරිතාගාර වායු විමෝචනය ඉහළයාම හේතුකොටගෙන පාවිචියෙහි එතෙක් පැවැති වායුගොලීය සමබරතාව බිඳ වැට් ඇති. 2005 වන විට, පරිසරයට මූල්‍යතාව හරිතාගාර වායු ප්‍රමාණය කාර්මික විෂ්ලේෂණ පෙර මූල්‍ය ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත (සංඛ්‍යා සටහන වි. ස. 5.1) තිරසාර නොවන සම්පත් හාවිතයේ ප්‍රතිඵලයක් ලෙස පාවිචිය අනියෝගාත්මක තත්ත්වයකට මූල්‍යතාව පා ඇති.

## හරිත කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ බලගක්තිය

පරිසරයට වන මෙම බලපැංශුම මගින් කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ බලගක්තිය යන අංශ හරිතකරණය කිරීමේ අවශ්‍යතාවය මතුකරයි. කෘෂිකර්මාන්තය හරිතකරණය මගින් දිලිඹුකම පිවුදැකීම සඳහා ආහාර සුරක්ෂිතතාව ඇතිකරණීන් කෘෂි අවශ්‍යතා සැපයීම පිණිස තිරසාර ලෙස

වගා බිම ගොඳු ගැනීම අවධාරණය කෙරේ. තිරසාර නොවන ඉඩම් හාවිතය නිසා පාංණ බාදනය, පාංණ පෝෂක පසෙන් ඉවත්වීම සහ පසෙන් ජල බාරිතාව අඩුවීමේ ආදිය සිදුවින අතර එමගින් එලඟුව අඩුවීම, කාන්තාර ඇතිවීම ඇතුළු අනෙකුත් සමාජ ආර්ථික ගැටුව ඇති කරයි. හරිත කර්මාන්ත මගින් පරිසරයේ තිරසාර බව රැකෙන අතර, රැකියා අවස්ථා ජනනයිමේ සහ දිගුකාලීන ආර්ථික වර්ධනය වැනි බ්ලූවිඩ ප්‍රතිලාභ අත්කරගත හැක. කර්මාන්තයන් ආශ්‍රිතව පැන නගින ප්‍රධාන ගැටුව්ව වන්නේ ප්‍රධාන වශයෙන් කර්මාන්තවලින් පිටවන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළයාම, විශේෂයන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළයාම, සහ විදුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආදිය බැහැර කිරීමට අවශ්‍ය ඉඩම්වල හිගකම සහ ඒවා ද්වා අඌකර දැමීමේ පිරිවැය ඉහළ අයක් ගැනීමයි. කර්මාන්ත හරිතකරණය කිරීම සඳහා වැශයෙන්න් ප්‍රතිව්‍යුතු සහ රාජ්‍ය පොදුගැලීක හැඳුව්කාරිත්වය යටතේ පරිසර හිතකාම් තාක්ෂණික කුමෝජායන් ප්‍රවලින කිරීමයි. එම නිසා, ආයතන අතර සහායිත්වනය සහ අන්තර් සහසම්බන්ධතාවය ඇති කිරීම ද තිරසාර බව සහ ප්‍රතිලාභ අතර තුළනයක් පවත්වා ගැනීම තුළින් හරිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමෙහිලා රුපයට විකාල කාර්යයනාරයක් පැවරේ. බලගක්ති උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් දැනට ගොසීල ඉත්දන හාවිතා කරන අතර එය මිහිතලය උණුසුම්වීම සහ අනෙකුත් අහිතකර දේශගුණ විපර්යාසයන්ට හේතු වී ඇති. එබැවින්, පරිසර හිතකාම් හරිත බලගක්ති ප්‍රහාරයන් කෙරෙහි අප රට ගොමුවය යුතු අතර ජල විදුලිය, සුලංබලය සහ සුරුය බලගක්තිය ආදි හරිත බලගක්ති ප්‍රහාරයන් විදුලිය උත්පාදනය සඳහා ගොඳුගැනීමට අවශ්‍ය ආයෝගන සිදුකළ යුතුය.

## හරිතකරණය සඳහා ලෝකයේ අනි නැමුරුව

ස්වභාවික සම්පත් සංරක්ෂණය සහ හානිකර කාලගුණ විපර්යාසයන් ව්‍යුහක්වා ගැනීම මුළු ලෝකයටම බලපාන හේමින්, ඒ සම්බන්ධයෙන් සියලුම ජාතීන් එක්ව ලෝක සම්භාවලදී සාකච්ඡාකර එකත්තාවයකට

2 1960 දී "Law of Economics" සංග්‍රහීත ප්‍රතිච්ඡල Ronold Coase විසින් රචිත "The Problem of Social Cost" නැමැති පර්යේෂණ පත්‍රිකාව ප්‍රකට ආර්ථික ත්‍යාගක ඇත්තා නොව (Coase Theorem) විවිධ ප්‍රතිච්ඡල විභාග.

පැමිණීම අවශ්‍ය වේ. කාලගුණ විපර්යාසයෙහි අනිවු විපාක පිළිබඳ අවධානය ගොමුකරුම් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1992 දී කාලගුණ විපර්යාසය පිළිබඳ ගිවිසුම් රාමුවක් ස්ථාපිත කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1997 දී කියාතොත් ප්‍රඟන්තිය බලාත්මක කළ අතර එමඩින් කාර්මික රටවල හරිතාගාර වායු විමෝචනය සියලුම 5.2 කින් පහත හෙලීම සහ එම අනිතකර වායු නිපදවීම අඩු කිරීම සඳහා කාබන් වෙළෙඳාම ආරම්භ කෙරිණ. කෙසේ වූවද, 2009 දෙසැම්බරයේ බෙන්මාර්කයේ කේපන්හේගේ නගරයේ පවත්වන ලද කාලගුණ සමුළුව අසාර්ථකවීමත් සමගම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පරිසර විනාශය පිළිබඳ ලේකය මුහුණ දුන් මෙම පරිසර ගැටලුවලට විසඳුම සෞඛ්‍යම ගත් උත්සාහයන් අසාර්ථක වී ඇත. තීම්පාදකයින් හේ පාරිභෝගිකයන් තමන්ගේ තීම්පාදන හේ පරිභෝගිකය හරිතකරණය කිරීමට තමන් විසින්ම මූලික පියවර ගැනීම සිදු නොකරන බැවින්, මේ සඳහා රාජ්‍ය මැදිහත්වීම අනුව වශය වේ. මෙයට ගේතු ව්‍යුහයේ පරායේෂණ හා සංවර්ධන වියදම් අධික වීම නිසා හරිතකරණය සඳහා ඔවුන් දැරිය යුතු වෙළෙඳපාල ගාස්තු ඉහළ අයයක් ගැනීමයි.

### ඛංකාවේ හරිතකරණ ප්‍රයෝග

රටක ආර්ථික ක්‍රියාකාරකම් හරිතකරණය කිරීමෙහිලා එම රටේ රාජ්‍ය සහ පෙළද්‍රවික අංශයේ සහ ජනතාවගේ සහාය ජාත්‍යවශ්‍ය වේ. එබැවින් ශ්‍රී ලංකාව තුළ හරිත

ආර්ථික සංකීර්ණ ප්‍රවලිත කිරීම මගින් ආර්ථික කටයුතුවල තිරසාර සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා පහත සඳහන් කටයුතු ආරම්භ කර ඇත.

- (1) 2009 දී හරිත ආර්ථික ප්‍රවලිත කිරීම සඳහා තිරසාර සංවර්ධනයක් සඳහා වන ජාතික සභාච්‍ය පිහිටුවේ.
- (2) 2009 දී හරිත ලංකා වැඩසටහන ආරම්භ කිරීම. මෙය අමාත්‍යාංශ 36 ක් ද, රාජ්‍ය ආයතන 70 ක් ද මගින් 2009 - 2016 කාලය සඳහා පාරිසරිකව වන සංවේදී ප්‍රමේණ 10 ක් ආවරණය වන පරිදි සකස් කර ඇත.
- (3) මැදහන් පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස ඉතා ප්‍රතිඵල්ව හාවතා කෙරෙන වෙළඳපාල මූලික කරගත් උපකරණයක් වන පරිසර සංරක්ෂණ බද්ද 2008 දී ලංකාවට හඳුන්වා දීම.
- (4) කාලගුණ විපර්යාසවලට මූලිකවම හේතුවන සාධක මැඩලිම් අරමුණින් 2008 දී පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය යටතේ කාලගුණ විපර්යාස ලේකම් කාර්යාලයක් සහ කාබන් අරමුදලක් ස්ථාපිත කිරීම.
- (5) මෙමගින් රටපුරා පරිසර තීතකාම් තීම්පාදන සහ පරිභෝගිකය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2005 දී ජාතික පරිසර තීතකාම් තීම්පාදන ප්‍රතිපත්තියක් හඳුන්වාදීම.

සහාවක් ස්ථාපිත කළ අතර, එය සාකලය ප්‍රවේශයකින් යුත් සංවර්ධන සැලසුම් සහ තීරණ ගැනීම සඳහා දායක වේ. පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය හරිත ලංකා වැඩසටහන ආරම්භ කළ අතර, එමගින් වායුගෝලය, ගාබ සහ සත්ත්ව විශේෂයන්, කාලගුණ විපර්යාස, වෙරළබඩ ප්‍රදේශ ආදිය අවරණය කරයි. ‘පරිසරය හානි කරන්නා එහි පිරවැය දැරිය යුතුය’ යන සංකීර්ණ යටතේ සහ අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ ඇති අතර, එමගින් පරිභෝගිකය අවුකිරීම සහ අපද්‍රව්‍ය ප්‍රතිව්‍යුතුකරණය සහ නැවත හාවතායේ වැදගත්කම අවධාරණය කරයි.

පරිසර ක්ෂේත්‍රයේ ප්‍රධාන නියාමන ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය, හමුබන්තොට සහ උතුරු පළාත් සංවර්ධන වැඩසටහන් ඇතුළ විවිධ ව්‍යාපෘති සඳහා පාරිසරික තත්ත්ව ඇගැයීම සිදුකරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙවරටපුරා ව්‍යාපෘති කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීමින් 2002 දී ආරම්භ කළ පාරිසරික ප්‍රාදේශීයකරණ වැඩපිළිවෙළ යටතේ ප්‍රාදේශීය කාර්යාල 8 ද, දිස්ත්‍රික් කාර්යාල 7 ද, 2009 දී ස්ථාපිත කරන ලදී. පාරිසරික කටයුතු ප්‍රාදේශීයකරණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආරම්භ කළ ක්‍රියාමාර්ග රටපුරා ස්වභාවික සම්පත් සංරක්ෂණය සහ සංවර්ධනය සඳහා ගත් වැදගත් පියවරකි.